

# සංස්ථාපිත හා පුද්ගලික බදුකරණය

විෂය අංකය : 304

## 2023/2024 තක්සේරු වර්ෂය සඳහා යාවත්කාලීන කිරීම්

මෙම යාවත්කාලීන කිරීම් පරිශීලනය කළ හැකි වන්නේ  
2023 මාර්තු මස (නවවැනි මුද්‍රණය) සහ 2024 ජනවාරි මස (දසවැනි මුද්‍රණය)  
මුද්‍රණය කරන ලද CPT ග්‍රන්ථයන් සමඟ පමණි.

### වැදගත්:

මෙම විෂය නිර්දේශය යටතේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විභාග  
සඳහා පරීක්ෂා කිරීමට නියමිත තක්සේරු වර්ෂ පහත පරිදි වේ.

| විභාගය               | තක්සේරු වර්ෂය (Y/A) |
|----------------------|---------------------|
| 2024 - ජූලි විභාගය   | - 2023/2024         |
| 2025 - ජනවාරි විභාගය | - 2023/2024         |

ප්‍රකාශනය:

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

## 01 වන පරිච්ඡේදය | ශ්‍රී ලංකාවේ බදුකරණය හැඳින්වීම

## -පිටුව 09-

## 1.5.2 ආදායම් බදු ගණනය කළ යුත්තේ කුමන කාල පරාසයකට වරක් ද?

අවසාන ජේදය පහත පරිදි සංශෝධනය විය යුතුය.

උදාහරණ ලෙස, 2023/24 තක්සේරු වර්ෂය 2023 අප්‍රේල් 01 සිට 2024 මාර්තු 31 දක්වා කාලසීමාව ආවරණය වේ. නමුත්, භාරයකට හෝ සමාගමකට තක්සේරු වර්ෂයේ මාස 12ක කාලසීමාව සඳහා ගිණුම් ඉදිරිපත් කිරීමට නොහැකි වන අවස්ථාවක දී, ඒ භාරය හෝ සමාගම විසින් යම් තක්සේරු වර්ෂයක් සඳහා ගෙවිය යුතු ආදායම් බද්ද ගණනය කිරීම සඳහා විකල්ප මාස 12ක කාලසීමාවක් මත පදනම් වූ ගිණුම් භාවිත කිරීම පිණිස කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉල්ලීමක් කළ හැකිය. [(20 (2) වගන්තිය)]

## -පිටුව 11-

## බදුකරණය සඳහා වාසික බව නිර්ණය කිරීම

වගුව පහත පරිදි සංශෝධනය විය යුතුය.

| පැමිණීම    | පිටවීම     | ශ්‍රී ලංකාව තුළ |
|------------|------------|-----------------|
| 03.04.2023 | 21.05.2023 | 48              |
| 04.06.2023 | 30.07.2023 | 56              |
| 15.09.2023 | 14.11.2023 | 60              |
| 01.12.2023 | 22.12.2023 | 21              |
| එකතුව      |            | 185             |

තක්සේරු වර්ෂය 2023/24 විය යුතුය.

## -පිටුව 16-

## විසඳුම්

දෙවන විසඳුම පහත පරිදි සංශෝධනය විය යුතුය.

- නොහැකිය. විකල්ප මාස 12ක කාලසීමාවක් පදනම් කර ගනිමින් ගිණුම් ඉදිරිපත් කිරීමට පමණක් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ඉල්ලා සිටිය හැකිය.

## 02 වන පරිච්ඡේදය | ආදායම් මූලාශ්‍ර

## -පිටුව 21-

## 2.1.3 ප්‍රතිලාභවල වටිනාකම

කොමසාරිස් ජනරාල් විසින් නිශ්චිතව දක්වා ඇති ප්‍රතිලාභවල වටිනාකම

පළමු ජේදය පහත පරිදි සංශෝධනය විය යුතුය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කළ 2023.04.06 දිනැති චක්‍රලේඛය අනුව 2023.04.01 සිට ක්‍රියාත්මක වන මූල්‍ය නොවන ප්‍රතිලාභ වටිනාකම් පහත දැක්වේ.

**-පිටුව 21-**

**2.1.3 ප්‍රතිලාභවල වටිනාකම**

**කොමසාරිස් ජනරාල් විසින් නිශ්චිතව දක්වා ඇති ප්‍රතිලාභවල වටිනාකම**

වගුව පහත පරිදි සංශෝධනය විය යුතුය.

| විස්තරය   | මාසික මූල්‍ය නොවන ප්‍රතිලාභය (රු.) |                                  |                          |
|---|------------------------------------|----------------------------------|--------------------------|
|   | වර්ෂනම් බදුවලට යටත් ප්‍රදේශ        | වර්ෂනම් බදුවලට යටත් නොවන ප්‍රදේශ | වතු බංගලා                |
| සේවායෝජකයා විසින් සපයනු ලබන නිවස (ගෘහ භාණ්ඩ සහිතව හෝ රහිතව) | අදාළ මාසයේ වැටුපෙන් 12.5%          | අදාළ මාසයේ වැටුපෙන් 10%          | අදාළ මාසයේ වැටුපෙන් 7.5% |

**-පිටුව 21-**

**2.1.3 ප්‍රතිලාභවල වටිනාකම**

**කොමසාරිස් ජනරාල් විසින් නිශ්චිතව දක්වා ඇති ප්‍රතිලාභවල වටිනාකම**

පහත කොටස ඉවත් විය යුතුය.

ඕනෑම නේවාසික ස්ථානයක වටිනාකම තුළ ආරක්ෂාව, ගෘහ සේවිකාවන්, සේවකයන්, රෙදි සේදීමේ වියදම් ඇතුළත් ලෙස සැලකිය යුතුය.

**-පිටුව 21-**

**2.1.3 ප්‍රතිලාභවල වටිනාකම**

**කොමසාරිස් ජනරාල් විසින් නිශ්චිතව දක්වා ඇති ප්‍රතිලාභවල වටිනාකම**

පහත කරුණු සංශෝධනය කර ඇත.

- \* වැටුප යනු වැන්දඹු හා අනන්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය හෝ අර්ථසාධක අරමුදල අඩු කිරීම සඳහා සලකා බැලිය යුතු මුදලයි. වෙනත් අවස්ථා සඳහා වැටුප යනු අදාළ රැකියාවෙන් සේවකයෙකුට මුදල් (දළ) වශයෙන් ලැබෙන ලැබීම් සහ ලාභයන් වේ.
- ii. කිසියම් සේවා නියුක්ත ප්‍රතිලාභයක වටිනාකම සාධාරණ වෙළෙඳපොළ වටිනාකමට වඩා අඩු වූ විටක දී, සේවා නියුක්ත ආදායම සඳහා සැලකිල්ලට ගත් වටිනාකම සහ සාධාරණ වෙළෙඳපොළ වටිනාකම අතර වෙනස ගෘහස්ථ වියදමක් ලෙස සැලකිය යුතුය.
- iii සේවායෝජකයකු විසින් නිවසක් හෝ තට්ටු නිවාසයක් හෝ සම්බන්ධ යම් වියදමක් සේවකයකුට ප්‍රතිපූරණය කරනු ලබන අවස්ථාවේදී ප්‍රතිලාභයේ වටිනාකම විය යුත්තේ සේවායෝජක ගෙවූ දීමනාව හෝ ප්‍රතිපූරණය කළ සත්‍ය වියදම යි.

**-පිටුව 21-**

**2.1.3 ප්‍රතිලාභවල වටිනාකම**

**කොමසාරිස් ජනරාල් විසින් නිශ්චිතව දක්වා ඇති ප්‍රතිලාභවල වටිනාකම**

පහත කරුණු ඇතුළත් කර ඇත.

- iv වාසික ස්ථානයක් සැපයීම හෝ කුලියක් ලෙස සේවා නියුක්තිකයන් වැටුපෙන් යම් ප්‍රමාණයක් අඩු කර ඇත්නම්, සේවා නියුක්තික ප්‍රතිලාභය විය යුත්තේ, ඉහත දක්වා ඇති ප්‍රතිලාභයෙන් වැටුපෙන් අඩු කළ ප්‍රමාණය අඩු කළ පසු ලැබෙන අගය යි.

**-පිටුව 21-**

**2.1.3 ප්‍රතිලාභවල වටිනාකම**

**කොමසාරිස් ජනරාල් විසින් නිශ්චිතව දක්වා ඇති ප්‍රතිලාභවල වටිනාකම**

පහත කරුණු ඉටු කිරීමට ඇත.

**3. සේවයෝජකයා විසින් සපයනු ලබන ප්‍රවාහන පහසුකම්වල වටිනාකම**

| වාහන වර්ගය   | මාසික මූල්‍ය නොවන ප්‍රතිලාභ වටිනාකම (රු.) |         |        |
|--------------|---|---------|--------|
|              | වාහනය                                     | රියදුරු | ඉන්ධන  |
| ඕනෑම වාහනයක් | 20,000                                    | 10,000  | 20,000 |

එක් සේවකයකුට හිල හෝ පෞද්ගලික භාවිතය සඳහා එක් වාහනයකට වඩා වැඩි ප්‍රමාණයක් සපයනු ලැබූ විට එක් වාහනයක් පමණක් පෞද්ගලික පරිහරණය සඳහා ලබාදුන් ලෙස සලකා බැලූ ගණනය කළ යුතුය.

**සටහන:** කිසියම් සේවා නියුක්තික ප්‍රතිලාභයක වටිනාකම සාධාරණ වෙළෙඳපොළ වටිනාකමට වඩා අඩු වූ විටකදී, සේවා නියුක්තික ආදායම මත බදු සඳහා සැලකිල්ලට ගත් වටිනාකම එහි සාධාරණ වෙළෙඳපොළ වටිනාකමට අඩු වූ විට බදු සඳහා සැලකිල්ලට ගත් වටිනාකම සහ සාධාරණ වෙළෙඳපොළ වටිනාකම අතර වෙනස ගෘහස්ථ වියදමක් ලෙස සැලකිය යුතුය.

(ii) සේවා නියුක්තිකයකු වෙත ලබාදුන් ඕනෑම මෝටර් බයිසිකලයක් (පූර්ණ හෝ අර්ධ වශයෙන්) පෞද්ගලික භාවිතය සඳහා යොදාගත් විට එහි ප්‍රතිලාභයේ වටිනාකම -

- (a) සේවයෝජකයා විසින් ඉන්ධන සහිතව මෝටර් බයිසිකලයක් ලබාදී ඇති විට එන්ජින් ධාරිතාවය නොසලකා මසකට රු. 5,000ක් ප්‍රතිලාභයේ වටිනාකම ලෙස සැලකිය යුතුය;
- (b) ඉන්ධන නොමැතිව සේවයෝජකයා විසින් මෝටර් බයිසිකලයක් සපයනු ලබන විට එහි එන්ජින් ධාරිතාව නොසලකා මසකට රු. 3,000ක් ප්‍රතිලාභයේ වටිනාකම ලෙස සැලකිය යුතුය.

(iii) සේවයෝජකයා විසින් විධිමත් ධාවන වාර්තා පවත්වාගෙන යන විට සේවා නියුක්තිකයකුට පුද්ගලික භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභවල වටිනාකම -

- (a) එන්ජින් ධාරිතාව නොසලකා ක්ෂේත්‍ර කටයුතු සඳහා භාවිත කරන ඕනෑම මෝටර් රථයකට කිලෝමීටරයකට රු. 25කි; නමුත් මසකට රු. 20,000 ක් නොයික්මවිය යුතුය.
- (b) එන්ජින් ධාරිතාව නොසලකා සේවයෝජකයා විසින් සපයන ඕනෑම මෝටර් සයිකලයකට කිලෝමීටරයකට රු. 5කි.

(iv) සේවයෝජකයා විසින් සේවා නියුක්තිකයකුට හිමි ඕනෑම මෝටර් රථයක් හෝ මෝටර් සයිකලයක් වෙනුවෙන් දරනු ලබන හෝ ප්‍රතිපූරණය කරනු ලබන ඉන්ධන හෝ නඩත්තු වියදම්වල සත්‍ය වටිනාකම සේවා නියුක්තිකයාගේ ප්‍රතිලාභය ලෙස සැලකිය යුතුය.

4. සේවයෝජකයා විසින් සපයනු ලබන සන්නිවේදන පහසුකම්වල ගණනය කිරීම රජය විසින් නිකුත් කරන ලද කිසියම් චක්‍රලේඛයක්, විධානයක් හෝ රෙගුලාසියක් යටතේ සන්නිවේදන පහසුකම් සඳහා ගෙවීමක් ලැබීමට ඕනෑම සේවකයෙකුට හිමිකම් ඇති අවස්ථාවක, එම ගෙවීම සඳහා සේවා යෝජකයා දරන වියදමෙන් 25% ක් සේවකයාට ලැබෙන ප්‍රතිලාභයේ වටිනාකම විය යුතුය.

5. සේවයෝජකයා විසින් සපයනු ලබන අනෙකුත් ප්‍රතිලාභ

| ප්‍රතිලාභයේ ස්වභාවය  | ප්‍රතිලාභ වටිනාකම         |
|--|---------------------------|
| ප්‍රවාසිකයන් (expatriates) හට සපයන හෝටල් පහසුකම්   | 100% පිරිවැය              |
| සහනදායී අනුපාතයක් යටතේ ලබාදෙන ණය   | 0% පිරිවැය                |
| සේවකයන් සැපයීම ආදිය  | 100% පිරිවැය              |
| විදුලිය, ගෘහ ආදිය සැපයීම   | 100% පිරිවැය              |
| වෛද්‍ය ප්‍රතිලාභ සැපයීම  | විම වෛද්‍ය බිල්පතින් 100% |
| නොමිලයේ සපයන ආහාර  | 100% පිරිවැය              |
| දන්ත, වෛද්‍ය හෝ සෞඛ්‍ය රක්ෂණ වියදම් ගෙවීම.<br>පූර්ණකාලීන සේවකයින්ට සමාන කොන්දේසි නොමැති, දන්ත, වෛද්‍ය හෝ සෞඛ්‍ය රක්ෂණ වියදම් පියවීම (සටහන) | 100% පිරිවැය              |
| දුරකථන බිල්පත් හා වාර්ෂික ගාස්තු ගෙවීම   | 50% පිරිවැය               |
| රාජකාරී නොවන කටයුතු සඳහා ලබාදෙන ගුවන් ටිකට්පත්   | 100% පිරිවැය              |
| බදු ගෙවීම  | ගෙවූ බදු මුදල             |

**සටහන :** දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද PR/IT/2019/02 දරණ පොදු රිති නියමය අනුව, 'සමාන කොන්දේසි' යනුවෙන් එක් ශ්‍රේණියක සිටින සියලු සේවකයන්ට වෙනස් කොට සැලකීමකින් තොරව සමානව අදාළ වීම අදහස් වේ. තවද, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්ට විය ශ්‍රේණි අතර සාධාරණව ප්‍රතිලාභ සලසන බව පෙනී යා යුතුය.

අනෙකුත් සෑම අවස්ථාවක දී ම සේවා නියුක්තිකයාගේ ප්‍රතිලාභය ලෙස වෙළෙඳපොළ වටිනාකම සැලකිය යුතුය.

**-පිටුව 21-**

**2.1.3 ප්‍රතිලාභවල වටිනාකම**

**කොමසාරිස් ජනරාල් විසින් නිශ්චිතව දක්වා ඇති ප්‍රතිලාභවල වටිනාකම**

පහත කරුණු අලුතින් එක් කර ඇත.

- පෞද්ගලික පාවිච්චිය සඳහා අර්ධ වශයෙන් භාවිත කරන මෝටර් රථ සැපයීම මගින් හෝ විවැනි වාහනයක් සැපයීම වෙනුවෙන් ගෙවූ යම් දීමනාවල සම්පූර්ණය (පහත (අ) සහ (ඇ) ඡේද සඳහා) මගින් වන ප්‍රතිලාභයේ වටිනාකම පහත පරිදි ප්‍රමාණය කරනු ලැබේ.  
(අ) සේවයෝජකයා විසින් සැපයූ යම් මෝටර් රථයක පෞද්ගලික භාවිතය (අර්ධ ලෙස) මගින් වන ප්‍රතිලාභයේ වටිනාකම

| මෝටර් රථයේ වර්ගය | අදාළ මාසය සඳහා නිශ්චිත මුදල් ප්‍රමාණය (රු) |         |        |
|------------------|--|---------|--------|
|                  | මෝටර් රථය                                  | රියදුරු | ඉන්ධන  |
| ඕනෑම මෝටර් රථයක් | 20 000                                     | 10 000  | 20 000 |

(ආ) රජය විසින් ඒ වෙනුවෙන් නිකුත් කළ යම් චක්‍රලේඛයක්, විධිවිධානයක් හෝ රෙගුලාසියක් යටතේ, එකී සේවා නියුක්තිකයාගේ නිල භාවිතය (සම්පූර්ණ හෝ අර්ධ ලෙස) සඳහා එකී සේවා යෝජකයා විසින් වාහනයක් ලබා දිය යුතු හෝ වාහනයක් ලබාදීම වෙනුවෙන් මුදලක් ගෙවිය යුතු අවස්ථාවක, එකී සේවා නියුක්තිකයා විසින් නිමකාරත්වය දරන හෝ කුලියට ගත් වාහනය පාවිච්චි කිරීම සඳහා සේවා නියුක්තිකයාට යම් මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා වන ප්‍රතිලාභයේ වටිනාකම, සේවයෝජකයා විසින් දරන ලද පිරිවැයෙන් 25%ක් විය යුතුය.



(ඇ) යම් සේවා නියුක්තිකයෙකුට නිල භාවිතය සඳහා වාහනයක් (සම්පූර්ණ හෝ අර්ධ ලෙස) ලබා දිය යුතු අවස්ථාවක සහ රජය විසින් ඒ වෙනුවෙන් නිකුත් කළ යම් චක්‍රලේඛයක්, විධානයක් හෝ රෙගුලාසියක් යටතේ ඉන්ධන සඳහා ගෙවීමකට හිමිකම් ඇති විට, ඇතුළත් කළ යුතු ප්‍රතිලාභයේ වටිනාකම, එකී චක්‍රලේඛය, නියෝගය හෝ රෙගුලාසිය යටතේ සේවා නියුක්තිකයා හිමිකම් දරන ඉන්ධන ප්‍රමාණයේ 25%කට ආරෝපණය කළ යුතු පරිදි සේවයේ ජනනයා විසින් දරනු ලබන පිරිවැයේ එකී කොටස විය යුතුය.

(ඈ) අවස්ථාවෝචිත පරිදි ප්‍රාථමික සේවා නියුක්තිය සහ/හෝ ද්විතීයික සේවා නියුක්තිය මගින් වන එක් වාහනයක් සම්බන්ධයෙන් පමණක්, ප්‍රතිලාභයේ වටිනාකම ඉහත 3(අ) ඡේදයේ සපයා ඇති පරිදි ප්‍රමාණනය කළ යුතුය.

(ඉ) වාහන එකකට වඩා වැඩි සංඛ්‍යාවකට සේවා නියුක්තිකයාට ඉන්ධන සපයනු ලබන අවස්ථාවක දී, අවස්ථාවෝචිත පරිදි ප්‍රාථමික සේවා නියුක්තිය සහ/හෝ ද්විතීයික සේවා නියුක්තිය මගින් වන එක් වාහනයක් සඳහා පමණක් 3(ඈ) ඡේදය අදාළ වේ.

(ඊ) සියලුම අතිරේක වාහනවල ඉන්ධන සහ වාහනය සඳහා සේවා යෝජකයා / සේවා යෝජකයින් විසින් දරන ලද සමුච්චිත පිරිවැය, ඇතුළත් කළ යුතු ප්‍රතිලාභයේ වටිනාකම විය යුතුය. එකී අතිරේක වාහනය / වාහන පිරිවැය නිශ්චය කළ නොහැකි නම්, ඒ හා සමාන වර්ගයේ වාහනයක් (එම වර්ගයේ ම හෝ ආසන්න වශයෙන් ඒ හා සමාන ඝන සෙන්ටිමීටර (CC) ප්‍රමාණයක ධාරිතාවක් ඇති වාහනයක් ඇතුළත්ව) සඳහා මාසිකව ගෙවනු ලබන මෙහෙයුම් කල් බදු ගෙවීමක වෙළෙඳපොළ වටිනාකම, මාසයක් සඳහා එවැනි ප්‍රතිලාභයේ වටිනාකම විය යුතුය.

(උ) සේවා යෝජකයා විසින් සපයනු ලබන මෝටර් බයිසිකලයක් පෞද්ගලික භාවිතය (සම්පූර්ණ හෝ අර්ධ ලෙස) මගින් සේවා නියුක්තිකයාට වන ප්‍රතිලාභයේ වටිනාකම -

1. එම මෝටර් බයිසිකලය එකී සේවා යෝජකයාගේ ගිණුම මගින් සේවා යෝජකයා විසින් ඉන්ධන සහිතව සපයා දෙනු ලබන විට, එකී මූල්‍යමය නොවන ප්‍රතිලාභය මසකය රු. 5 000ක් විය යුතුය. (එන්ජින් ධාරිතාව නොසලකා)
2. එම මෝටර් බයිසිකලය සේවා යෝජකයා විසින් ඉන්ධන රහිතව සපයා දෙනු ලබන විට, එකී මූල්‍යමය නොවන ප්‍රතිලාභය මසකය රු. 3 000ක් විය යුතුය. (එන්ජින් ධාරිතාව නොසලකා)

(ඌ) සේවා යෝජකයා විසින් සපයනු ලබන මෝටර් වාහනයක් හෝ මෝටර් බයිසිකලය පෞද්ගලික භාවිතයෙන් වන ප්‍රතිලාභයේ වටිනාකම -

1. සේවා යෝජකයා විසින් සපයා ඇති ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිත කරන ඕනෑම මෝටර් රථයක, එහි භාවිතය පිළිබඳ නිවැරදි වාර්තා එකී සේවා යෝජකයා විසින් නඩත්තු කරන අවස්ථාවන්හි දී කිලෝමීටරයක් සඳහා එවැනි මූල්‍යමය නොවන ප්‍රතිලාභය රු. 25ක් (මෝටර් රථයේ එන්ජින් ධාරිතාව නොසලකමින්) විය යුතු වන අතර මසකට රු. 20 000 නොඉක්මවිය යුතුය.
2. සේවා යෝජකයා විසින් සපයා ඇති මෝටර් බයිසිකලයක, එහි භාවිතය පිළිබඳ නිවැරදි වාර්තා එකී සේවා යෝජකයා විසින් නඩත්තු කරන අවස්ථාවන්හි දී කිලෝමීටරයක් සඳහා එවැනි මූල්‍යමය නොවන ප්‍රතිලාභය රු. 5ක් විය යුතුය. (එහි එන්ජින් ධාරිතාව නොසලකමින්)

(එ) සේවා නියුක්තිකයා විසින් හිමිකාරිත්වය දරන ඕනෑම මෝටර් රථයක් හෝ මෝටර් බයිසිකලයක් නඩත්තු කිරීම හෝ ඉන්ධන සම්බන්ධයෙන් යම් වියදමක් සේවා යෝජකයා විසින් දරන්නේ නම් හෝ පුනීසුරණය කරන්නේ නම් සේවා නියුක්තිකයාට වන ප්‍රතිලාභයේ වටිනාකම යනු සත්‍ය වියදමයි.

ගමනාගමනය, ප්‍රවාහනය හෝ ඒ ආශ්‍රිත පහසුකම් සැපයීම සඳහා සේවා නියුක්තිකයාගේ වැටුපෙන් යම් ප්‍රමාණයක් අඩු කරන්නේ නම්, සේවා නියුක්තික ප්‍රතිලාභය වනුයේ ඉහත 3(අ), (ආ), (ඇ) හෝ (ඊ) යටතේ නිශ්චය කර ඇති ප්‍රතිලාභයෙන් සේවා නියුක්තිකයාගේ වැටුපෙන් අඩු කළ ප්‍රමාණය අඩු කළ පසු ලැබෙන අගයයි.

4. සේවා යෝජකයා විසින් සපයා ඇති සන්නිවේදන පහසුකම්වල වටිනාකම ප්‍රමාණනය කිරීම

රජය විසින් ඒ වෙනුවෙන් නිකුත් කළ ඕනෑම වුලේඛයක්, නියෝගයක් හෝ රෙගුලාසියක් යටතේ සන්නිවේදන පහසුකම් සඳහා ගෙවීමක් ලැබීමට යම් සේවා නියුක්තිකයෙකු හිමිකම් ලැබීමක දී, එවැනි ගෙවීම් සඳහා සේවා යෝජකයා විසින් දරන ලද පිරිවැයෙහි 25%ක් එවැනි ගෙවීම් සඳහා සේවා නියුක්තිකයාගේ ප්‍රතිලාභවල වටිනාකම විය යුතුය.

5. සහනදායී පොලී අනුපාත මත ණය  
 සේවා නියුක්තිකයා හෝ සේවා නියුක්තිකයා වෙනුවෙන් යම් බැංකුවක් හෝ මූල්‍යමය ආයතනයක් සේවා නියුක්තිකයෙකුට ණයක් සපයන විටක දී සහ සේවා යෝජකයා විසින් එක් ණය මත පොලී පිරිවැයෙහි පූර්ණ හෝ අර්ධ ගෙවීම් පියවීමට හෝ දරා ගැනීමට එකඟ වන විටක දී සහ එක් ප්‍රතිලාභය සේවා යෝජකයාගේ සියලු සේවා නියුක්තිකයින් සඳහා කිසිදු වෙනස්කමකින් තොරව පවතින අවස්ථාවක දී සේවා නියුක්තිකයෙකුට ලැබුණු හෝ උද්ගත වුණු එවැනි ප්‍රතිලාභයේ වටිනාකම ඉහත විය යුතුය.
6. සේවා නියුක්තිකයාගේ දුරකථන බිල්පත් ගෙවීම  
 සේවා යෝජකයෙකු විසින් සේවා නියුක්තිකයාගේ රාජකාරි සහ පෞද්ගලික අරමුණු වෙනුවෙන් භාවිත කළ දුරකථන හෝ සන්නිවේදන බිල්පත් ගෙවීමක දී, එක් ප්‍රතිලාභයෙන් සේවා නියුක්තිකයාට ලැබුණු හෝ උද්ගත වුණු එක් ප්‍රතිලාභයේ වටිනාකම, සේවා යෝජකයා විසින් කරන ලද බිල්පත් ගෙවීම් මුදලින් 50%ක් විය යුතුය.
7. සේවා යෝජකයා විසින් සපයා ඇති වෙනත් මූල්‍ය නොවන ප්‍රතිලාභ  
 සේවා යෝජකයා විසින් සපයන ලද වෙනත් සියලු මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා දරනු ලැබූ වියදම, සේවා නියුක්තිකයා විසින් ලැබූ හෝ උපයන ලද ප්‍රතිලාභයක වටිනාකම ලෙස සැලකිය යුතුය. පිරිවැය නිශ්චය කළ නොහැකි නම්, සමාන ප්‍රතිලාභයක වෙළෙඳපොළ වටිනාකම, එක් ප්‍රතිලාභයේ වටිනාකම විය යුතුය.

**-පිටුව 14-**

**2.1.6 ගෙවීම් පදනම**

උදාහරණ 1 පහත පරිදි සංශෝධනය විය යුතුය.

**උදාහරණ 1**

ගමගේ මහතා ABC සමාගමේ සේවයේ නියුක්තව සිටී. 2023 දෙසැම්බර් මස දී රුපියල් 500,000ක ප්‍රසාද දීමනාවක් 2022/23 තක්සේරු වර්ෂය සඳහා උපයනු ලැබූ ලාභයෙන් සමාගම විසින් ගෙවනු ලැබීය. 2023/24 තක්සේරු වර්ෂය සඳහා මෙම ප්‍රසාද දීමනාව මත ගමගේ මහතා බදුවලට යටත් විය යුතුය.

**-පිටුව 14-**

**2.1.6 ගෙවීම් පදනම**

**විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සඳහා අදාළ වන අනුපාත**

පහත කොටස් ඉවත් කර ඇත.

**විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ සඳහා අදාළ වන අනුපාත**

පහත සඳහන් අනුපාත 2019.12.31 දින දක්වා පමණක් අදාළ වේ.

(a) දායක කාලසීමාව හෝ සේවා නියුක්ත කාලසීමාව වසර 20ක් හෝ ඊට අඩු වන අවස්ථාවක දී.

| විශ්‍රාම ප්‍රතිලාභයෙන් ලබන මුළු ආදායම | ගෙවිය යුතු බද්ද |
|---------------------------------------|-----------------|
| පළමු රු. 2,000,000                    | නැත             |
| ඊළඟ රු. 1,000,000                     | 5%              |
| ඉතිරිය මත                             | 10%             |

(b) දායක කාලසීමාව හෝ සේවා නියුක්ත කාලසීමාව වසර 20ක් හෝ ඊට වැඩි වන අවස්ථාවක දී

| විශ්‍රාම ප්‍රතිලාභයෙන් ලබන මුළු ආදායම | ගෙවිය යුතු බද්ද |
|---------------------------------------|-----------------|
| පළමු රු. 5,000,000                    | නැත             |
| ඊළඟ රු. 1,000,000                     | 5%              |
| ඉතිරිය මත                             | 10%             |

**-පිටුව 30-**

**2.2.5.1 සාමාන්‍ය අඩු කිරීම් (10 වැනි වගන්තිය)**

**සාමාන්‍ය රීතීන්**

පහත දී ඇති කොටස් ඉවත් විය යුතුය.

- ✓ පොලී හෝ වට්ටම් ගෙවීම - 5%
  - ✓ සමස්ථ ගෙවීම වසකට රු. 100,000 ක් හෝ ඊට වැඩි නේවාසික පුද්ගලයෙකුට කරන කුලී ගෙවීම, සම්පූර්ණ මුදලින් 10%
  - ✓ ලාභාංශ හැර අනෙකුත් සියලු ගෙවීම් - 14% (ගාස්තු, ස්වභාවික සම්පත් ගෙවීම, රාජ්‍යභාග, අධිමිල)
  - ✓ ගෙවන්නාගේ සේවකයෙකු නොවන නේවාසික පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ මූලාශ්‍රයක් සමඟ සේවා ගාස්තුවක් ගෙවනු ලබයි නම් ගෙවන පුද්ගලයා විසින් 5% රඳවා ගැනීමේ බද්දක් රඳවා ගත යුතු වේ.
    - ✓ විභාග ඉගැන්වීම්, දේශන පැවැත්වීම, පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හෝ අධීක්ෂණය කිරීම සඳහා
    - ✓ නේවාසික රක්ෂණයකට කොමිස් හෝ තැරැව් ගාස්තු ලෙස, විකුණුම් හෝ කැන්වසින් නියෝජිතයෙකුට
    - ✓ වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, නීතිඥ මෘදුකාංග සංවර්ධක, පර්යේෂක, ශාස්ත්‍රීය හෝ ඕනෑම පුද්ගල සේවා සපයන්නා නියම කළ හැකි පරිදි, විවෘත ස්වාධීන සේවා සපයන්නෙකු ගේ ධාරිතාවයෙන් පුද්ගලයෙකු විසින් සපයනු ලබන සේවාවන් සඳහා. (කෙසේ වෙතත්, මසකට රු. 100,000 නොඉක්මවන සේවා ගෙවීමක් සඳහා අඩු කිරීමට අදාළ නොවේ)

**-පිටුව 30-**

**2.2.5.1 සාමාන්‍ය අඩු කිරීම් (10 වැනි වගන්තිය)**

**සාමාන්‍ය රීතීන්**

පහත කොටස අවසාන වාක්‍ය ලෙස එක් විය යුතුය.

- බැංකු ගෙවීමක් මගින් හැර කරනු ලබන රු. 500 000 වැඩි ගෙවීම්

**-පිටුව 33-**

**2.2.5.4.1 පොලී වියදම් - (12 වගන්තිය)**

**උදාහරණ**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

නිමල් මහතා පරිගණක උපාංග විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන යයි. ඔහු බැංකු ණයක් ලබාගෙන ඇති අතර ණය මුදල පහත සඳහන් පරිදි භාවිත කර ඇත.



නව කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 50%ක්

කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම සඳහා 25%ක්

ඔහුගේ පුද්ගලික අරමුණු සඳහා 25%ක්

2022/2023 තක්සේරු වර්ෂය තුළ දී ඔහු රු.300,000 ක් ණය සඳහා පොලී ගෙවා ඇත. 2023/24 තක්සේරු වර්ෂය තුළ ඔහු කාර්යාල ගොඩනැගිල්ල චිකුණා ඇති අතර ණය සඳහා පොලිය රු. 250,000 ක් ගෙවා ඇත.

2022/23 තක්සේරු වර්ෂය තුළ, හිමිලේ මහතා නව කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ණය මුදලින් 50%ක මුදලක් යොදාගත් අතර එම වත්කම වසර තුළ ව්‍යාපාර කටයුතු සඳහා භාවිත කරන ලද බැවින් 12 (අ) වගන්තිය යටතේ ඔහුට රු. 150,000ක් (ණයවලින් 50%ක්) පොලී ලෙස අඩු කිරීමට හිමිකමක් ඇත. එසේම, සේවක වැටුප් ගෙවීමට භාවිත කළ මුදල් මත ගෙවනු ලබන පොලිය 12 (අ) වගන්තිය අනුව ව්‍යාපාර ආදායම උත්පාදනය කිරීම සඳහා දරන ලද බැවින් හිමිලේ මහතාට රු. 75,000ක මුදලක් අඩු කිරීමට හිමිකම ඇත. ඔහුගේ පෞද්ගලික අරමුණු සඳහා භාවිත කරන ලද මුදල් වෙනුවෙන් ගෙවන ලද රු. 75,000ක පොලිය අඩු කළ නොහැකිය.

(ආ) තවද, කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යොදවා ඇති මුදල් මත 2023/24 තක්සේරු වර්ෂය තුළ ගෙවූ පොලී මුදලින් රු. 125,000ක් අදාළ වර්ෂය තුළ කාර්යාල ගොඩනැගිල්ල ව්‍යාපාර කටයුතු සඳහා භාවිත නොකළ හෙයින් අඩු කිරීමට හිමිකමක් නැත.

**-පිටුව 33-**

**2.2.5.4.2 මූල්‍ය පිරිවැයෙහි අඩු කළ හැකි මුදල (18 වගන්තිය)**

දෙවන ඡේදය පහත පරිදි සංශෝධනය විය යුතුය.

**මූල්‍ය ආයතනයක් නොවන** යම් අස්ථිත්වයක් ලබන ආදායම ගණනය කිරීමේදී අඩු කළ හැකි මූල්‍ය පිරිවැය 18 වගන්තිය මගින් සීමා කරයි. මෙය **Thin Capitalization Rule** යනුවෙන් හඳුන්වනු ලබයි. පහත සඳහන් නීතිය 2021.04.01 දක්වා අදාළ වේ.

**-පිටුව 33-**

**2.2.5.4.2 මූල්‍ය පිරිවැයෙහි අඩු කළ හැකි මුදල (18 වගන්තිය)**

පහත කොටස් ඉවත් විය යුතුය.

**නිෂ්පාදන අස්ථිත්වයක් සම්බන්ධයෙන්**

මූල්‍ය සාධන පත්‍රවලට ආරෝපණය කළ හැකි අඩු කළ හැකි මූල්‍ය පිරිවැය = (මුළු මූල්‍ය පිරිවැය / මූල්‍ය සාධනපත්‍රවලට මුළු පිරිවැය) X [(හිකුත් කළ මුළු කොටස් ප්‍රාග්ධනය සහ සංචිතවල මුළු එකතුව) X 3]

**අනෙකුත් අස්ථිත්වයක් සම්බන්ධයෙන්**

මූල්‍ය සාධන පත්‍රවලට ආරෝපණය කළ හැකි අඩු කළ හැකි මූල්‍ය පිරිවැය = (මුළු මූල්‍ය පිරිවැය / මූල්‍ය සාධනපත්‍රවලට මුළු පිරිවැය) X [(හිකුත් කළ මුළු කොටස් ප්‍රාග්ධනය සහ සංචිතවල මුළු එකතුව) X 4]

මෙම රීතිය 2021.04.01 වන දින සිට සංශෝධනය කර තිබේ.

**-පිටුව 34-**

**2.2.5.4.2 මූල්‍ය පිරිවැයෙහි අඩු කළ හැකි මුදල (18 වගන්තිය)**

පහත කොටස සංශෝධනය විය යුතුය.

2021/22 තක්සේරු වර්ෂය තුළ දී දරන ලද (පෙර වර්ෂවල දී අඩු කරනු ලැබීමට ඉඩ නොදුන් ප්‍රමාණ හැර) මූල්‍ය පිරිවැය 18 වන වගන්තියේ සඳහන් සීමාව නොසලකා අඩු කරනු ලැබිය යුතු ය. එම තක්සේරු වර්ෂය, ඉදිරියට ගෙන ආ මූල්‍ය පිරිවැය සඳහා සහ අවුරුදු කාලසීමාවේ කාර්යය සඳහා සැලකිල්ලට ගනු නොලබයි.

**-පිටුව 34-**

**2.2.5.4.2 මූල්‍ය පිරිවැයෙහි අඩු කළ හැකි මුදල (18 වගන්තිය)**

පහත කොටස අවසාන ඡේදය ලෙස එක් විය යුතුය.

වර්ෂය තුළ දී මූල්‍ය පිරිවැය දරා නොමැති විටක දී, ඉහත කාර්යය සඳහා භාවිත නොකළ සීමාව ගණනය කිරීමේ දී ඊට පෙර වර්ෂයේ අගයයන් භාවිත කරමින් සීමාව ගණනය කළ යුතුය.

**-පිටුව 34-**

**උදාහරණය**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

බී සමාගම ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වන අතර 2023/2024 තක්සේරු වර්ෂය තුළ පොලී වියදම ලෙස රු. 2,500,000 ක් දරා ඇත. 31.03.2023 දිනට සමාගමෙහි ශේෂ පත්‍රය පහත සඳහන් පරිදි අනාවරණය කර ඇත.

|                      |            |
|----------------------|------------|
| ප්‍රකාශිත ප්‍රාග්ධනය | 5,000,000  |
| සංචිත                | 2,000,000  |
| දිගුකාලීන ණය         | 30,000,000 |

මූල්‍ය සාධන පත්‍රවලට ආරෝපණය කළ හැකි මූල්‍ය පිරිවැය ප්‍රමාණය = (රු. 2,500,000/රු. 30,000,000) X [(රු. 5,000,000 + රු. 2,000,000) X 4] = රු. 2,333,333

ඒ අනුව 2023/2024 තක්සේරු වර්ෂය තුළ අඩුකළ හැකි මූල්‍ය පිරිවැය ප්‍රමාණය = රු. 2,500,000.

**-පිටුව 35-**

**2.2.5.4.4 පර්යේෂණ හා සංවර්ධන වියදම් - (15 වගන්තිය)**

පහත කොටස අවසාන වාක්‍ය ලෙස එක් විය යුතුය.

ඒ අනුව මෙම සහනය 2023/24 තක්සේරු වර්ෂය සඳහා අදාළ නොවේ.

**-පිටුව 35-**

**උදාහරණය**

තක්සේරු වර්ෂය 2023/24 ලෙස සංශෝධනය විය යුතුය.

**-පිටුව 38-**

**උදාහරණය**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

ABC යනු ඇඟළුම් කම්හලකි. එය 2021.06.01 වන දින රු. 1,000,000ක පිරිවැයක් දරා යන්ත්‍රයක් අත්පත් කරගත් අතර එය ආදායම් ඉපයීමට යොදාගන්නා ලදී. එය ඊළඟ අවුරුදු පහ තුළ දී අඩුකළ භාවිත කරයි නම්, ප්‍රාග්ධන දීමනා පහත පරිදි ගණනය කළ හැකිය.

| තක්සේරු වර්ෂය | ලියාහල අගය | ඉතිරි වර්ෂ සංඛ්‍යාව | වර්ෂය සඳහා ප්‍රාග්ධන දීමනාව | සමුච්චිත ප්‍රාග්ධන දීමනාව |
|---------------|------------|---------------------|-----------------------------|---------------------------|
| 2021/2022     | 1,000,000  | 5                   | 200,000                     | 200,000                   |
| 2022/2023     | 800,000    | 4                   | 200,000                     | 400,000                   |
| 2023/2024     | 600,000    | 3                   | 200,000                     | 600,000                   |
| 2024/2025     | 400,000    | 2                   | 200,000                     | 800,000                   |
| 2025/2026     | 200,000    | 1                   | 200,000                     | 1,000,000                 |

**-පිටුව 38-**

**වැඩි කළ ප්‍රාග්ධන දීමනා (දෙවන උපලේඛනය)**

දෙවන ඡේදය ලෙස පහත කොටස එක් විය යුතුය.

හමුත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට වළඹී ඇති තැනැත්තෙක් ඔහුගේ පවත්නා ව්‍යාපාරයක් පුළුල් කිරීම සඳහා කරනු ලබන ආයෝජන සඳහා වැඩි කළ ප්‍රාග්ධන දීමනා ප්‍රදානය කෙරේ.

**-පිටුව 39-**

**2.2.5.4.7 වැඩිදියුණු කිරීම - (14 වන වගන්තිය)**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

- 4 වන පන්තියේ වත්කම් වනම්, ගොඩනැගිලි,
  - ව්‍යුහයන් සහ ක්ෂය කළ හැකි ඒ හා සමාන වත්කම් - 5%
  - අනෙකුත් සියලු ක්ෂය කළ හැකි වත්කම් - 20%
- } පෙර තක්සේරු වර්ෂය අවසානයේ ලියාහල අගයෙන්

**-පිටුව 39-**

**2.2.5.4.7 වැඩිදියුණු කිරීම - (14 වන වගන්තිය)**

පහත කොටස ඉවත් කර ඇත.

2021.04.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අලුත්වැඩියාවන් සඳහා තිබූ සීමාවන් ඉවත් කර ඇති අතර "වැඩි දියුණු කිරීම" යන්න නිර්වචනය කර ඇත.

**-පිටුව 39-**

**2.2.5.4.7 වැඩිදියුණු කිරීම - (14 වන වගන්තිය)**

පහත කොටස අවසාන ඡේදය ලෙස එක් කර ඇත.

ක්ෂය කළ හැකි වත්කමක ලියාහල අගය ශුන්‍ය වන්නේ නම්, වැඩිදියුණු කිරීම් සඳහා පහත පරිදි අඩු කිරීම් හිමි වේ.

1. 4 වන පන්තියේ ක්ෂය කළ හැකි වත්කම් සඳහා වියදම් දරනු ලැබූ තක්සේරු වර්ෂයේ සිට තක්සේරු වර්ෂ 12ක් සඳහා
2. වෙනත් පංතිවල ක්ෂය විය හැකි වත්කම් සඳහා වියදම් දරනු ලැබූ තක්සේරු වර්ෂයේ සිට තක්සේරු වර්ෂ 3ක් සඳහා සමාන ප්‍රමාණවලින් බෙදා අඩු කළ හැකිය.

**-පිටුව 39/40-**

**උදාහරණය**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

ඉහත උදාහරණයේ යන්ත්‍රය සඳහා 2023/24 තක්සේරු වර්ෂයේ රු. 400,000ක අලුත්වැඩියා වියදමක් දැරිය යුතු බව උපකල්පනය කරන්න.

16 වන වගන්තිය යටතේ ප්‍රාග්ධන දීමනා සහ 14 වන වගන්තිය යටතේ වැඩිදියුණු කිරීමේ වියදම් පහත පරිදි අඩු කළ හැකිය.

2023/24 තක්සේරු වර්ෂයේ දරන වැඩිදියුණු කිරීමේ වියදම = රු. 400,000  
 පෙර තක්සේරු වර්ෂය අවසානයේ දී වත්කමේ ලියාහල අගය (22/23) = රු. 800,000  
 ක්ෂය වීමේ පදනමට එකතු කළ වියදම = රු. 800,000 x 20%  
 = රු. 160,000

ක්ෂය කිරීමේ පදනමට එකතු කළ යුතු අතිරික්ත වැඩිදියුණු කිරීමේ වියදම = රු. 240,000

ඉතිරි තක්සේරු වර්ෂ සඳහා ක්ෂය දීමනා ලබාදිය යුතුය.

| තක්සේරු වර්ෂය    | ක්ෂය වීමේ පදනම | ඉතිරි වර්ෂ ගණන | ප්‍රාග්ධන දීමනාව | සමුච්චිත ප්‍රාග්ධන දීමනාව |
|------------------|----------------|----------------|------------------|---------------------------|
| 2021/2022        | 1,000,000      | 5              | 200,000          | 200,000                   |
| 2022/2023        | 800,000        | 4              | 200,000          | 400,000                   |
| 2023/2024        | 600,000        | 3              | 200,000          | 600,000                   |
| <b>2024/2025</b> | <b>640,000</b> | <b>2</b>       | <b>320,000</b>   | <b>920,000</b>            |
| 2025/2026        | 320,000        | 1              | 320,000          | 1,240,000                 |

**-පිටුව 40-**

පහත කොටස ඉවත් විය යුතුය.

අදාළ වර්ෂ ගණන ඉකුත් වීමෙන් පසු (මෙම උදාහරණය අනුව වසර 5) ඉතිරිව ඇති වර්ෂ ගණන 0 වන නිසා, අලුත්වැඩියා සහ වැඩිදියුණු කිරීමේ වියදම් ක්ෂය පදනමට එකතු කිරීමට ඉඩ නොදෙනු ඇත.

**-පිටුව 41-**

**2.2.5.4.10 අලෙවිකරණ සහ සන්නිවේදන වියදම්**

පහත කොටස ඉවත් විය යුතුය.

2021 අප්‍රේල් 01 දින සිට ආරම්භ වන අලෙවිකරණ සහ සන්නිවේදන වියදම් සඳහා අමතර 100% අඩු කිරීමක් වසර 3 ක සිට වසර 2 ක ට අඩු වී ඇති අතර එය 2023/2024 තක්සේරු වර්ෂයෙන් අවසන් වේ.

**-පිටුව 42-**

**2.2.5.4.11 වෙනත් අඩු කිරීම්**

දෙවන ඡේදය පහත පරිදි සංශෝධනය විය යුතුය.

2. බැංකු ව්‍යාපාරයක් කරගෙන යන තැනැත්තෙකුට ශ්‍රී ලංකා මහ බැංකුවේ විධිවිධානයන්ට අනුකූලව ණය සඳහා නිශ්චිත ප්‍රතිපාදන කළ හැකි අතර 2022.10.25 දින 2303/05 ගැසට් නිවේදනයේ කොමසාරිස් ජනරාල්වරයා නිශ්චය කළ ප්‍රමාණය පමණක් අඩු කළ හැකිය.

**-පිටුව 44-**

**හිඳහස් ලාභාංශ - (තූන්වන උපලේඛනය)**

පහත කොටස ඉවත් විය යුතුය.

2019.12.31 දක්වා වාසික සමාගමක් මගින් රඳවා ගැනීමකට යටත් වන වෙනත් වාසික සමාගමක් මගින් ලබාගන්නා ලද වෙනත් ලාභාංශයකට ආරෝපණය කළ හැකි හෝ ව්‍යුත්පන්න වන ප්‍රමාණයට වාසික සමාගමක් විසින් සාමාජිකයකුට ගෙවනු ලබන ලාභාංශයක්

**2021 අංක 10 දරණ ආදායම් බදු (සංශෝධන) පනත අනුව, පහත ලාභාංශ 2020.01.01 දින සිට බදු හිඳහස් වේ.**

**-පිටුව 44-**

**හිඳහස් ලාභාංශ - (තූන්වන උපලේඛනය)**

පළමු සහ දෙවන ඡේද පහත පරිදි සංශෝධනය විය යුතුය.

- 2022 ඔක්තෝබර් 01 සිට වාසික සමාගමක් ගෙවනු ලබන පහත ලාභාංශ බදු හිඳහස් වේ.  
පහත දැක්වෙන යම් ව්‍යාපාරයක හෝ ව්‍යාපාරවල නිරත වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ශ්‍රීවිසුමකට වලඹ ඇති යම් වාසික සමාගමක් විසින් ගෙවනු ලබන ලාභාංශයක්,
  - ✓ ආනයනය කිරීම, සුළු වශයෙන් පිරිසැකසුම් කිරීම සහ ප්‍රතිඅපනයනය කිරීම හා සම්බන්ධිත යම් ව්‍යාපාර කේන්ද්‍රීය වෙළඳාම
  - ✓ එක් රටකින් භාණ්ඩ ප්‍රසම්පාදනය කර හෝ එක් රටක භාණ්ඩ නිෂ්පාදනය කර එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ගෙන ඒමෙන් තොරව වෙනත් රටකට නැවිගත කිරීමේ අක්වෙරළ ව්‍යාපාර;
  - ✓ විදේශයන්හි සේවාදායකයන් සඳහා අභිමුඛ සේවා සැපයීම;
  - ✓ මූල්‍ය සැපයුම් ජාලය සහ බිල්පත් මෙහෙයුම් කටයුතු කලමනාකරණය සඳහා ප්‍රධාන පෙලේ ගැනුම්කරුවන්ගේ ප්‍රධාන කාර්යාලය මෙහෙයුම් කටයුතු සිදු කිරීම
  - ✓ ශ්‍රී ලංකාව තුළ බන්ධිත ගුදුම් හෝ බහු පාර්ශ්වීය ඒකාබද්ධ කිරීම් ඇතුළු කාර්ය සම්පාදන සේවා සිදු කිරීම
- වාසික සමාගමකට හෝ වෙනත් වාසික සමාගමකට ලැබුණු වෙනත් ලාභාංශයකට ආරෝපණය කළ හැකි ප්‍රමාණයට හෝ ඒ ලාභාංශයෙන් ව්‍යුත්පන්න වන ප්‍රමාණයට, වාසික සමාගමක් විසින් සාමාජිකයකු වෙත ගෙවනු ලබන ලාභාංශයක්:-

**-පිටුව 44-**

**අවසාන රඳවා ගැනීමේ ගෙවීම්**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

වාසික සමාගමක් විසින් වාසික තැනැත්තෙකුට ගෙවනු ලබන ලාභාංශ අවසාන රඳවා ගැනීමේ ගෙවීමක් සේ සැලකේ.

**-පිටුව 45-**

**2.3.2 පොලිය**

අවසාන වාක‍්‍ය ඉවත් විය යුතුය.

2023.01.01 සිට අන්තිකාරම් ආදායම් බද්දක් ලෙස පොලි ගෙවීම මත 5% ක් අඩු කළ යුතුය.



**-පිටුව 45-**

**බද්දෙන් නිදහස් පොලිය (තූන්වන උපලේඛනය)**

දෙවන කරුණ ඉවත් විය යුතුය.

- ශ්‍රී ලංකා රජය මගින් හෝ වෙනුවෙන් 2008 ඔක්තෝබර් 21 වන දින හෝ ඊට පසු නිකුත් කළ, විදේශීය ව්‍යවහාර මුදල් රාජ්‍ය බැඳුම්කරයක නිකුත් කරන්නා විසින්, **යම් නිර්වාසිත තැනැත්තෙකුට හෝ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවකට** ගෙවන ලද හෝ ඉඩදෙන ලද පොලිය හෝ වට්ටමකට සමාන මුදල් ප්‍රමාණයක්

**-පිටුව 45-**

**දේශීය ආදායම් (සංශෝධන) පනත අනුව, පහත පොලී ආදායම් නිදහස් වේ.** මාතෘකා කොටස ඉවත් විය යුතු අතර පහත කොටස මාතෘකාව ලෙස අලුතින් එක් විය යුතුය.

**විශේෂ තැන්පතු ගිණුමකින් ලැබෙන පොලිය**

**-පිටුව 45-**

**දේශීය ආදායම් (සංශෝධන) පනත අනුව, පහත පොලී ආදායම් නිදහස් වේ.**

පළමු සහ තෙවන කරුණු පහත පරිදි සංශෝධනය විය යුතුය.

- ශ්‍රී ලංකාවේ ඕනෑම තැනැත්තෙකුට හෝ ශ්‍රී ලංකා රජයට ප්‍රදානය කර ඇති යම් ණයක් මත ශ්‍රී ලංකාවෙන් පිටත යම් තැනැත්තෙකු විසින් උපයන හෝ උපචිත වන පොලිය
- ශ්‍රී ලංකා රජය විසින් හෝ රජය වෙනුවෙන් නිකුත් කළ,

**-පිටුව 47-**

**2.3.10 ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලැබෙන ලාභ (ප්‍රාග්ධන ලාභ)**

පළමු ඡේදය පහත පරිදි සංශෝධනය විය යුතුය.

ආදායම් බදු කාර්යයන් සඳහා ප්‍රාග්ධන ලාභ ආයෝජන ආදායමක් ලෙස සැලකේ. ඒ අනුව **ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන්** ඇතිවන ලාභ ප්‍රාග්ධන ලාභ වන අතර ඒ මත පහත අනුපාත අදාළ වේ. සමාගම් සඳහා 30% ක් ද, අනෙකුත් තැනැත්තන් සඳහා 10% ලෙස.

**-පිටුව 48-**

**විශේෂ සටහන - අන්තර්කාලීන විධිවිධාන (203 (4) වගන්තිය)**

පහත කොටස් අලුතින් එක් විය යුතුය.

යම් තැනැත්තකුගේ ආයෝජන වත්කමක් උපලබ්ධි කිරීම වෙනුවෙන් ලැබෙන ප්‍රතිෂ්ඨාව, ඒ වත්කම උපලබ්ධි කරන අවස්ථාවේ දී ඒ වත්කම වෙනුවෙන් ඒ තැනැත්තාට ලැබුණු හෝ ලැබිය හැකි මුදල හෝ තක්සේරු කරන ලද වටිනාකම යන දෙකෙන් වඩා ඉහළ අගය විය යුතු ය

එසේ වුව ද, තක්සේරු කරන ලද වටිනාකමෙන් ඒ වත්කමේ වෙළඳපළ වටිනාකම නිරූපණය නොවන බව බදු නිලධාරියකුගේ මතය වන්නේ නම්, ඒ බදු නිලධාරියා විසින් 38(1) වගන්තිය ප්‍රකාරව වත්කමක් සඳහා ලැබුණු ප්‍රතිෂ්ඨාව නිශ්චය කරනු ලැබිය හැකි ය.

"තක්සේරු කරන ලද වටිනාකම" යන්නෙන්, වෘත්තීය සුදුසුකම්ලත් තක්සේරුකරුවකු විසින් තක්සේරු වාර්තාවකින් සහතික කරන ලද, උපලබ්ධි කරන අවස්ථාවේ දී පැවති වටිනාකම අදහස් වේ."

**-පිටුව 48-**

**උදාහරණය**

පහත පරිදි විය යුතුය.

X මහතා 2015.12.12 වන දින රු. 3,500,000/-කට ඉඩමක් මිලදීගත් අතර විය ඔහුගේ ආයෝජනයක් ලෙස දරා සිටියි. 2017 සැප්තැම්බර් 30 වන දිනට එම ඉඩමේ වටිනාකම රු. 4,000,000/-ක් විය. 2023.05.01 වන දින එම ඉඩම රු. 6,000,000/-කට විකුණන ලද අතර විකිණීමට පෙර පහත වියදම් දරන ලදී.

|  |     |           |           |
|--|-----|-----------|-----------|
| ප්‍රචාරණ දැන්වීම්                      | රු. | 100,000   |           |
| තැරැවිකාර ගාස්තු                       | රු. | 60,000    |           |
| හීති ගාස්තු                            | රු. | 75,000    |           |
| විකුණුම් ප්‍රතිෂ්ඨාව                   |     |           | 6,000,000 |
| අඩු කළා - 2017.09.30 දිනට ඉඩමේ වටිනාකම |     | 4,000,000 |           |
| ප්‍රචාරණ දැන්වීම්                      |     | 100,000   |           |
| තැරැවිකාර ගාස්තු                       |     | 60,000    |           |
| හීති ගාස්තු                            |     | 75,000    | 4,235,000 |
| ප්‍රාග්ධන ලාභය                         |     |           | 1,765,000 |
| ප්‍රාග්ධන ලාභ බද්ද 10% බැගින්          |     |           | 176,500   |

**-පිටුව 50-**

**ආයෝජන ආදායම ගණනය කිරීමේ පදනම**

පහත කොටස් ඉවත් විය යුතුය.

**ආයෝජන ආදායම ගණනය කිරීමේ පදනම**

තනි පුද්ගලයන් - මුදල් පදනම

අනෙකුත් අය - උපචිත පදනම

එක් එක් ආයෝජනය වෙනුවෙන් ඒවායේ ආදායම වෙන් වෙන්ව ගණනය කළ යුතුය.

**හවුල්ලේ අයිතිය දරණු ලබන ආයෝජන (29 වගන්තිය)**

- එක් එක් තැනැත්තාට ලැබෙන ආදායම ගණනය කිරීමේදී ඇතුළත් කළ යුතු සහ අඩු කළ යුතු අගයන් හවුල්කරුවන් ආයෝජනයට දක්වන අනුපාතය සමාන අනුපාතයකින් බෙදනු ලැබිය යුතුය.
- එසේ අනුපාතය හිඟවිය කළ නොහැකි නම්, විය සමාන ලෙස සැලකිය යුතුය.

**-පිටුව 50-**

**2.4 වෙනත් ආදායම් (8 වන වගන්තිය)**

පහත කොටස් අවසානයට එක්විය යුතුය.

**ගිණුම්කරණ ක්‍රමය**

- පහත මගින් අනුකාරයකට විධිවිධාන සලස්වා ඇත්නම් මිස, තැනැත්තකුගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කිරීමට සහ අඩු කිරීමට කාල නිර්ණය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුව සිදු කරනු ලැබිය යුතු ය.
- සේවා හිඳුක්තියකින් හෝ ආයෝජනයකින් තනි පුද්ගලයකුට ලැබෙන ආදායම ගණනය කිරීමේ දී එම පුද්ගලයා විසින් ආදායම් බද්දේ කාර්ය සඳහා, මුදල් පදනම මත ගිණුම් තැබිය යුතු ය.
- ව්‍යාපාරයක් පවත්වාගෙන යන තනි පුද්ගලයකු හෝ අස්ථිරවියක් විසින් ආදායම් බද්දේ කාර්ය

සඳහා උපචිත පදනම මත ගිණුම් තැබිය යුතු ය.

- ඉහත මූලාශ්‍රවලින් හැර වෙනත් මූලාශ්‍රවලින් ලැබෙන ආදායම සම්බන්ධයෙන් එම තැනැත්තා විසින්, ආදායම් බද්දේ කාර්ය සඳහා, මුදල් පදනම හෝ උපචිත පදනම යන දෙකෙන්, තම ආදායම නිසි පරිදි ගණනය කෙරෙන පදනම මත ගිණුම් තැබිය යුතු ය.

**03 වන පරිච්ඡේදය | වාසික පුද්ගලයන් සහ සමාගම් සඳහා බදුකරණය**

**-පිටුව 57-**

**පුද්ගලික සහන**

පළමු ඡේදය පහත පරිදි සංශෝධනය විය යුතුය.

- a. 2023.04.01 දින හෝ ඉන් පසු ආරම්භවන එක් එක් තක්සේරු වර්ෂය සඳහා භාරකරුවකු, භාර ගැනුම්කරුවකු, පොල්මස්කරුවකු හෝ අෂවරකරුවකු නොවන තනි පුද්ගලයකු හට එක් තක්සේරු වර්ෂයකට රු. 1,200,000/-.

**-පිටුව 57-**

**පුද්ගලික සහන**

c සහ d කොටස් ඉවත් විය යුතුය.

**-පිටුව 57-**

**පුද්ගලික සහන**

පහත ඡේදය ඇතුළත් කළ යුතුය.

- c. ස්වකීය පරිශ්‍රයෙහි සවි කිරීම පිණිස සූර්ය පැනල අත්කර ගෙන එය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන ලද වාසික පුද්ගලයකු සම්බන්ධයෙන් වන විට, ඒ සූර්ය පැනල සඳහා වූ සම්පූර්ණ වියදම තෙක් හෝ ඒ සූර්ය පැනල අත්කර ගැනීමට ලබා ගත් යම් ණය මුදලක් සම්බන්ධයෙන් බැංකුවකට ගෙවන ලද මුදල් ප්‍රමාණය තෙක්, එක් එක් තක්සේරු වර්ෂය සඳහා රු. 600,000

**-පිටුව 57-**

**ප්‍රශ්නය 1**

තක්සේරු වර්ෂය 2023/24 ලෙස සංශෝධනය විය යුතුය.

**-පිටුව 58-**

**ප්‍රශ්නය 2**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

ප්‍රනාන්දු මහත්මිය 2023/24 තක්සේරු වර්ෂයේ දී පහත ආදායම් ලැබී තිබේ.

|                      |             |
|----------------------|-------------|
| සේවා නියුක්තික ආදායම | රු. 800,000 |
| ව්‍යාපාර ආදායම       | රු. 200,000 |

ආයෝජන ආදායම රු. 400,000 (මෙහි ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් බද්දට යටත් ලාභ රු. 100,000/-ක් ද, රු. 300,000/-ක කුලී ආදායමක් ද ඇතුළත් වේ.)

2023/24 තක්සේරු වර්ෂය සඳහා ප්‍රනාන්දු මහත්මිය සතු වෙනත් ආදායම් නොමැති අතර ප්‍රනාන්දු මහත්මිය බදු කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ වාසිකයකු බව උපකල්පනය කරන්න.

ඇගේ බදු අය කළ හැකි ආදායම ගණනය කරන්න.

**-පිටුව 58-**

**පිළිතුර 2**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

ඇයට, සේවා නියුක්තික ආදායම, ව්‍යාපාර ආදායම සහ පොලී ආදායම සඳහා මූලික සහනය වන රු. 1 200 000 යෙදවීමට හිමිකම ඇත.

|                             |             |
|-----------------------------|-------------|
| සේවා නියුක්තික ආදායම        | 800 000     |
| ව්‍යාපාර ආදායම              | 200 000     |
| ආයෝජන ආදායම - ප්‍රාග්ධන ලාභ | 100 000     |
| කුලී ආදායම                  | 300 000     |
|                             | <hr/>       |
|                             | 1 400 000   |
| මූලික සහනය                  | (1 200 000) |
| කුලී සහනය 300 000 × 25%     | (75 000)    |
| බදු වන ආදායම                | <hr/> <hr/> |
|                             | 125 000     |

ඒ අනුව, බදු අය කළ හැකි ආදායම රු. 125,000 වේ.

**-පිටුව 58-**

**ප්‍රශ්නය 3**

තක්සේරු වර්ෂය 2023/24 ලෙස සංශෝධනය විය යුතුය.

**-පිටුව 58-**

**ප්‍රශ්නය 4**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

2023/24 සඳහා ගයන්ගේ බදු අය කළ හැකි ආදායම කීය ද?

**-පිටුව 59-**

**පිළිතුර 4**

පළමු ඡේදය පහත පරිදි සංශෝධනය විය යුතුය.

ඔහුට මූලික සහනය වන රු. 1,200,000/- මෙන්ම කුලී ආදායම සඳහා වන රු. 1,500,000/- සහනය (500,000 x 12 x 25%) ද සම්පූර්ණයෙන් අඩු කරගත හැකිය. ඒ අනුව, බදු අය කළ හැකි ආදායම රු. 3,300,000 කි.

**-පිටුව 59-**

**ප්‍රශ්නය 5**

තක්සේරු වර්ෂය 2023/24 ලෙස සංශෝධනය විය යුතුය.

**-පිටුව 59-**

**පිළිතුර 5**

තක්සේරු වර්ෂය 2023/24 ලෙස සංශෝධනය විය යුතුය.

**-පිටුව 60-**

පහත කොටස ඉවත් විය යුතුය.

2020.01.01 වන දින සිට නවීන පුද්ගලයන්ට පහත අනුපාත අදාළ වේ.

| බදු අයවන ආදායම     | අනුපාතය |
|--------------------|---------|
| පළමු රු. 3,000,000 | 6%      |
| ඊළඟ රු. 3,000,000  | 12%     |
| ඉතිරිය මත          | 18%     |

**-පිටුව 60-**

පහත කොටස ඉවත් විය යුතුය.

අදාළ අඩු බදු අනුප්‍රමාණ පහත පරිදි වේ.

(a) සේවා නියුක්ති කාලසීමාව වසර 20ක් හෝ ඊට අඩුවන අවස්ථාවල දී (පහත බදු අනුපාතයන් 2019.12.31 දක්වා අදාළ වේ.)

| සේවාවන් ප්‍රතිලාභවලින් ලබන මුළු ආදායම | ගෙවිය යුතු බද්ද |
|---------------------------------------|-----------------|
| පළමු රු.2,000,000                     | 0%              |
| ඊළඟ රු.1,000,000                      | 5%              |
| ඉතිරිය මත                             | 10%             |

(b) සේවා නියුක්ති කාලසීමාව වසර 20ට වැඩිනම්

| සේවාවන් ප්‍රතිලාභවලින් ලබන මුළු ආදායම | ගෙවිය යුතු බද්ද |
|---------------------------------------|-----------------|
| පළමු රු.5,000,000                     | 0%              |
| ඊළඟ රු.1,000,000                      | 5%              |
| ඉතිරිය මත                             | 10%             |

**-පිටුව 60-**

පහත කොටස ඉවත් විය යුතුය.

**3.3.2.3 අඩු බදු අනුප්‍රමාණය - 14%**

යම් පුද්ගලයකුගේ පහත දැක්වෙන ලැබීම් සහ ලාභ මත 2021 අප්‍රේල් මස 1 වන දින සිට බලාත්මක වන පරිදි 14%ක උපරිම අනුප්‍රමාණය අනුව බදු අය කරනු ලැබිය යුතු ය.

(අ) මැණික් සහ ස්වර්ණාභරණ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිෂ්ඨාව

(ආ) යම් පුද්ගලයකු විසින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිත කරමින් නිපදවන ලද විදුලිය ජාතික විදුලිබල පද්ධතියට සැපයීම මත ලැබුණු මුදල් ප්‍රමාණ



**-පිටුව 61-**

**3.3.4 සමාගම් සඳහා අදාළ වන බදු අනුප්‍රමාණ (පළමු උපලේඛනය)**

පළමු ඡේදය පහත පරිදි සංශෝධනය විය යුතුය.

පහත සඳහන් අනුපාත සමාගම් සඳහා අදාළ වේ.

**-පිටුව 62-**

පහත කොටස ඉවත් විය යුතුය.

2021 අංක 10 දරණ දේශීය ආදායම් (සංශෝධිත) පනත අනුව, 2021.04.01 වන දින සිට, පහත ඒවා ඇතුළත් වේ.

**-පිටුව 63-**

පහත කොටස ඉවත් විය යුතුය.

සටහන : කෙසේ වෙතත් “අධ්‍යාපනය” යන්න පහතේ නිර්වචනය කර නැත.

**-පිටුව 64/65-**

**3.5 බදු ගණනය කිරීම සඳහා ආකෘතියක්**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

2023/24 තක්සේරු වර්ෂය

|   |        |      |  |
|---|--------|------|--|
| සේවා නියුක්ති ආදායම                                   | XXXX   |      |  |
| <b>අඩුකළා:</b>  |        |      |  |
| නිදහස් ප්‍රමාණ  | (XXXX) |      |  |
| අවසාන රඳවා ගැනීමේ ගෙවීම්                              | (XXXX) |      |  |
| බද්දට යටත් සේවා නියුක්ති ආදායම                        | XXXX   |      |  |
| සේවා නියුක්ති ආදායම                                   |        | XXXX |  |
| <b>ව්‍යාපාර ආදායම</b>                                 | XXXX   |      |  |
| <b>අඩු කළා:</b>                                       |        |      |  |
| නිදහස් ප්‍රමාණ  | (XXXX) |      |  |
| අවසාන රඳවා ගැනීමේ ගෙවීම්                              | (XXXX) |      |  |
| සේවා නියුක්ති ආදායමේ ඇතුළත් ආදායම්                    | (XXX)  |      |  |
| බද්දට යටත් ව්‍යාපාර ආදායම                             | XXXX   |      |  |
| <b>අඩු කළා: ඉඩදෙන වියදම්</b>                          | (XXXX) |      |  |
| ව්‍යාපාර ආදායම  |        | XXXX |  |
| <b>ආයෝජන ආදායම</b>                                    | XXXX   |      |  |
| <b>අඩු කළා:</b>                                       |        |      |  |
| නිදහස් ප්‍රමාණ  | (XXXX) |      |  |
| අවසාන රඳවා ගැනීමේ ගෙවීම්                              | (XXXX) |      |  |
| සේවා නියුක්ති ආදායමේ සහ ව්‍යාපාර ආදායමේ ඇතුළත් ආදායම් | (XX)   |      |  |

|   |        |        |             |
|---|--------|--------|-------------|
| බද්දට යටත් වන ආයෝජන ආදායම   | XXXX   |        |             |
| <b>අඩු කළා:</b> ඉඩදෙන වියදම්  | (XXXX) |        |             |
| ආයෝජන ආදායම්  |        | XXXX   |             |
| <b>වෙනත් මූලාශ්‍රවලින් ආදායම</b>  | xxxx   |        |             |
| <b>අඩුකළා:</b>  |        |        |             |
| නිදහස් ප්‍රමාණ  | (XXXX) |        |             |
| අවසාන රඳවා ගැනීමේ ගෙවීම්  | (XXXX) |        |             |
| සේවා නියුක්ති ආදායමේ, ව්‍යාපාර ආදායමේ සහ ආයෝජන ආදා-<br>යමේ ඇතුළත් ආදායම්                    | (XXXX) |        |             |
| බද්දට යටත් වන වෙනත් මූලාශ්‍ර ආදායම  | XXXX   |        |             |
| <b>අඩු කළා:</b> ඉඩදෙන වියදම්  | (XXXX) |        |             |
| වෙනත් මූලාශ්‍ර ආදායම  |        | XXXX   |             |
| <b>තක්සේරු කළ හැකි ආදායම</b>  |        |        | <b>XXXX</b> |
| <b>අඩු කළා:</b>   |        |        |             |
| සුදුසුකම් ලබන ගෙවීම්  |        | (XXXX) |             |
| සහන   |        | (XXXX) |             |
| තනි පුද්ගලයන් සඳහා පුද්ගලික සහනය රු. 1,200,000/- (වාසික<br>සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා) |        | (XXXX) |             |
|   |        | (XXXX) |             |
| කුලී ආදායමෙන් 25%ක සහනය (තනි පුද්ගලයන් සඳහා පමණි)   |        | (XXXX) |             |
| <b>බදු අය කළ හැකි ආදායම</b>   |        |        | <b>XXXX</b> |
| <b>ආදායම් බද්ද (පළමු උපලේඛනයේ සඳහන් අනුපාත අනුව)</b>  |        |        | <b>XXXX</b> |
| <b>අඩු කළා : බදු බැර</b>  |        |        |             |
| විදේශීය   |        | (XXXX) |             |
| දේශීය - රඳවා ගැනීමේ බදු, කාර්තුමය ගෙවීම්  |        | (XXXX) |             |
| <b>ඉතිරි ගෙවිය යුතු බද්ද (වැඩිපුර ගෙවූ බද්ද)</b>  |        |        | <b>XXXX</b> |

**-පිටුව 67-**

පහත ඡේදය ඉවත් විය යුතුය.

- (0) 2020.01.01 දිනට පෙර වාසික සමාගමක් මගින් හෝ 84 වන වගන්තිය යටතේ රඳවා ගැනීමකට යටත්වන වෙනත් වාසික සමාගමක් මගින් ලබා ගන්නා ලද වෙනත් ලාභාංශයකට ආරෝපණය කළ හැකි, හෝ ව්‍යුත්පන්න වන ප්‍රමාණයට වාසික සමාගමක් විසින් සාමාජිකයකුට ගෙවනු ලබන ලාභාංශයක්

**-පිටුව 67-**

- (0) අනු කොටසට පසුව ඇති දිනය පහත පරිදි සංශෝධනය විය යුතුය.

2022.10.1 වන දින හෝ ඒදිනට පසුව-

**-පිටුව 67-**

පහත කොටස් ඉවත් විය යුතුය.

(මේ ඡේදයේ “ලාභාංශ මගින් වූ ලැබීම්වලට සහ ලාභවලට” යන්නෙන් පහතේ විධිවිධානවලට යටත්ව වියදම් හෝ යම් පාඩු සහ ඒ සමාගමට ලැබුණු ඒ ලාභාංශ මත ගෙවන ලද හෝ ගෙවිය යුතු ආදායම් බද්ද අඩු කිරීමෙන් පසුව, ඒ සමාගමට ලැබුණු ලාභාංශ අදහස් වේ)

(ii) වාසික සමාගමක් විසින්, නිර්වාසික තැනැත්තකු වන සාමාජිකයකු වෙත ගෙවනු ලබන ලාභාංශයක්;

**පිටුව 68-**

(w) අනු කොටස පහත පරිදි සංශෝධනය විය යුතුය.

(w) (පවතින ව්‍යවසායක් බෙදා වෙන්කිරීමෙන් හෝ ප්‍රතිනිර්මාණය කිරීමෙන් පිහිටවනු නොලැබූ) 2021 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව, නමුත් 2023.04.01 දිනට ප්‍රථම ආරම්භ කරන ලද පහත දැක්වෙන යම් අලුත් ව්‍යවසායකින්, කොන්දේසිවලට යටත්ව සහ මෙහි සඳහන් කාලය සඳහා යම් තැනැත්තකුට (පහතේ 4 වන පරිච්ඡේදය යටතේ ගණනය කරන ලද පරිදි ඒ ව්‍යාපාරයේ ප්‍රාග්ධන වත්කම් සහ වගකීම් උපලබ්ධි කිරීමෙන් ලැබුණු යම් ලැබීමක් හැර) ඒ ව්‍යාපාරයෙන් ලැබුණු හෝ ව්‍යුත්පන්න වූ ලැබීම් සහ ලාභ:-

**-පිටුව 69-**

(ii) අනු කොටස පහත පරිදි සංශෝධනය විය යුතුය.

(ii) තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව සංකල්පය (TVET සංකල්පය) යටතේ ප්‍රමිතිගත කර ඇති සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නියාමනය කරනු ලබන යම් වෘත්තීය අධ්‍යාපන ආයතනයකින් වෘත්තීය අධ්‍යාපනය සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසුව යම් පුද්ගලයකු විසින් 2021 අප්‍රේල් මස 1 වන දින හෝ ඒ දිනට පසුව, නමුත් 2023.04.01 දිනට පෙර ආරම්භ කරන ලද යම් ව්‍යාපාරයකට, වසර පහක කාලසීමාවක් සඳහා

**-පිටුව 69-**

(v), (vi) අනු කොටස පහත පරිදි සංශෝධනය විය යුතුය.

(v) ශ්‍රී ලංකාවේ දේශීය ශ්‍රමය හා දේශීය අමුද්‍රව්‍ය භාවිත කරමින් සන්නිවේදන කුළුණු සහ ඒ ආශ්‍රිත උපකරණ ඉදිකරන සහ ස්ථාපනය කරන හෝ ඒ ඉදිකිරීම් හෝ ස්ථාපනය සඳහා අවශ්‍ය තාක්ෂණික සේවා සපයන 2021 ජනවාරි මස 1 වන දින හෝ ඒ දිනට පසුව, නමුත් 2023.04.01 දිනට පෙර වාසික පුද්ගලයකු විසින් ආරම්භ කරන ලද ව්‍යවසායකට, වසර පහක කාලසීමාවක් සඳහා

(vi) කොළඹ සහ හම්බන්තොට වරායවල, බන්ධිත ගුදම් හෝ අක්වෙරළ ව්‍යාපාරයට සම්බන්ධ ගුදම් බදු දීම සඳහා වන ව්‍යවසායකට, යම් තැනැත්තකු ඒ ව්‍යවසාය සඳහා වූ ආයෝජනය 2021 අප්‍රේල් මස 1 වන දින හෝ ඒ දිනට පසුව, නමුත් 2023.04.01 දිනට පෙර කර ඇත්නම්

**-පිටුව 69-**

පහත කොටස් ඉවත් විය යුතුය.

**3.6.2 අවසාන රඳවාගැනීමේ ගෙවීම්**

- 2020.01.01 දිනට පෙර වාසික සමාගමක් විසින් වාසික තැනැත්තකු වෙත ගෙවන ලද ලාභාංශ
- (රු. මිලියන 1.5 දක්වා ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට ගෙවනු ලබන යම් පොලී ප්‍රමාණයක් හැර) වාසික පුද්ගලයකු වෙත ගෙවන ලද පොලිය
- පුණ්‍ය ආයතනයක් වෙත ගෙවන ලද පොලිය
- ඔට්ටු ඇල්ලීම හෝ සුදුවලින් සමන්විත ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී ලද මුදල් ප්‍රමාණ හැර, ලොතරැයි, ත්‍යාග, ඔට්ටු ඇල්ලීම් හෝ සුදුවලින් දිනුම් ලෙස ගෙවන ලද මුදල් ප්‍රමාණ
- ශ්‍රී ලංකාවේ ස්ථිර ආයතනයක් හරහා උපයන ලද ගෙවීම් හැර, නිර්වාසික තැනැත්තන් වෙත කරන ලද ගෙවීම්

**-පිටුව 70-**

(d) අනු කොටස පහත පරිදි සංශෝධනය විය යුතුය.

(d) වාසික සමාගමක් විසින් ලාභාංශ ගෙවීම්

**-පිටුව 72-**

**ප්‍රශ්නය 6**

තක්සේරු වර්ෂය 2023/24 ලෙස සංශෝධනය විය යුතුය.

**-පිටුව 72-**

**ප්‍රශ්නය 7**

තක්සේරු වර්ෂය 2023/24 ලෙස සංශෝධනය විය යුතුය.

**-පිටුව 73/74-**

**පිළිතුර 7**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

|   | සටහන් අංකය | රු.       | රු.         |
|---|------------|-----------|-------------|
| සේවා නියුක්තික ආදායම                      | 01         |           | 3,740,000   |
| ආයෝජන ආදායම                               | 02         |           | 821,500     |
| දුරුවාගේ ආදායම - වෙනමම තක්සේරු කළ යුතුය.  |            |           | -           |
| තක්සේරු කළ හැකි ආදායම                     |            |           | 4,561,500   |
| <b>අඩු කළා - සහන</b>                      |            |           |             |
| පුද්ගල සහන                                |            | 1,200,000 |             |
| කුලී ආදායම මත සහනය (600,000x25%)          |            | 150,000   | (1,350,000) |
|   |            |           |             |
| <b>සුදුසුකම් ලබන ගෙවීම්</b>               |            |           |             |
| ජාතික වකුගඩු අරමුදලට මුදල් පරිත්‍යාග      |            |           | (100,000)   |
| ගමේ පන්සලට මුදල් පරිත්‍යාග - අඩු කළ නොහැක |            |           | -           |

|                              |  |         |                |
|------------------------------|--|---------|----------------|
| <b>බදු අය කළ හැකි ආදායම</b>  |  |         | 3,111,500      |
| පළමු 500,000 x 6%            |  | 30,000  |                |
| ඊළඟ 500,000 x 12%            |  | 60,000  |                |
| ඊළඟ 500,000 x 18%            |  | 90,000  |                |
| ඊළඟ 500,000 x 24%            |  | 120,000 |                |
| ඊළඟ 500,000 x 30%            |  | 150,000 |                |
| ඉතිරි 611,500 x 36%          |  | 220,140 | 670,140        |
| <b>අඩුකළා - බදු බැර</b>      |  |         |                |
| APIT                         |  | 45,000  |                |
| වාරික ගෙවීම                  |  | 10,000  | (55,000)       |
| <b>ගෙවිය යුතු ඉතිරි බද්ද</b> |  |         | <b>615,140</b> |
|                              |  |         |                |

**සටහන 02 - ආයෝජන ආදායම**

|   |           |                |
|---|-----------|----------------|
| තට්ටු හිචාසයේ කුලී ආදායම  |           |                |
| දළ කුලිය රු. 50,000x12  |           | 600,000        |
| (25%ක් සහන යටතේ අඩු කළ හැක. විනිසා සත්‍ය වියදම නොසලකා හැරේ.)          | (150,000) |                |
| භාණ්ඩාගාර බිල්පත් පොලිය   |           | 221,500        |
| ලාභාංශ  |           |                |
| ලාභාංශ - රඳවා ගැනීමේ බදු අඩු කර වෙනත් සමාගම්වලින් ලාභාංශ - නිදහස්     |           | -              |
| ලැයිස්තුගත කොටස් විකිණීමෙන් අලාභ - ලාභ නිදහස් නිසා අලාභ අඩු කළ නොහැක. |           | -              |
|   |           | <b>821,500</b> |

**පිටුව 74-77**

**ප්‍රශ්නය 8**

පහත කරුණු සංශෝධනය විය යුතුය.

සීමාසහිත ඒබීසී පුද්ගලික සමාගම දේශීය වෙළෙඳපොළ සඳහා පාවහන් නිෂ්පාදනය කිරීමේ නිරතව සිටින සමාගමකි. 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වෙළෙඳාමෙන් මුළු පිරිවැටුම රු. මිලියන 558ක් වන අතර 2023.03.31 දිනට ස්කන්ධ ප්‍රාග්ධනය (කොටස් ප්‍රාග්ධනය + සංචිත) රු. 10,000,000කි. 2024.03.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය සහ අනෙකුත් තොරතුරු පහත දැක්වේ.

|                                     |  |             |
|-------------------------------------|--|-------------|
| වෙළෙඳාමෙන් ලද ලාභය                  |  | 42,300,000  |
| කුලී ආදායම                          |  | 6,000,000   |
| ලාභාංශ - දළ                         |  | 1,720,000   |
| වසර 5 භාණ්ඩාගාර බැඳුම්කර පොලී ආදායම |  | 1,600,000   |
| ලොරි රථය විකිණීමේ අලාභය             |  | (1,200,000) |



|                      |            |              |
|----------------------|------------|--------------|
|                      |            | 50,420,000   |
| <b>අඩුකළ:</b>        |            |              |
| පරිපාලන වියදම්       | 28,800,000 |              |
| බෙදාහැරීමේ වියදම්    | 5,380,000  |              |
| මූල්‍ය වියදම්        | 7,000,000  | (41,180,000) |
| බද්දට පෙර ශුද්ධ ලාභය |            | 9,240,000    |

**වියදම් පිළිබඳ විස්තර:**

|   |            |            |
|---|------------|------------|
| <b>පරිපාලන වියදම්:</b>  |            |            |
| වැටුප් හා වේතන  | 10,336,000 |            |
| චුද්ලිය   | 1,800,000  |            |
| දුරකථන  | 300,000    |            |
| කළමනාකරණ ගාස්තු   | 200,000    |            |
| EPF සහ ETF  | 1,045,000  |            |
| කුලී  | 1,344,000  |            |
| අලුත්වැඩියා සහ වැඩිදියුණු කිරීම්  | 660,000    |            |
| සංග්‍රහ වියදම්  | 210,000    |            |
| ක්ෂය සඳහා වෙන් කිරීම  | 4,745,000  |            |
| විගණන ගාස්තු  | 380,000    |            |
| පරිත්‍යාග   | 1,000,000  |            |
| කාර්යාල වියදම්  | 4,580,000  |            |
| කාර්යාල කුලී  | 2,200,000  | 28,800,000 |
|   |            |            |
| <b>බෙදාහැරීමේ වියදම්:</b>   |            |            |
| බොල් හා අඩමාන ණය  | 480,000    |            |
| ප්‍රචාරණය   | 90,000     |            |
| වාහන නඩත්තු   | 210,000    |            |
| ගමන් වියදම් හා ප්‍රවාහන   | 4,600,000  | 5,380,000  |
|   |            |            |
| <b>මූල්‍ය වියදම්:</b>   |            |            |
| 2021/22 තක්සේරු වර්ෂයේ දී ලබාගත් බැංකු ණය සඳහා ගෙවූ පොලීය (2023.03.31 දිනට ණය ශේෂය රු. 44,900,000කි.) | 6,000,000  |            |
| කල්බදු පොලීය  | 1,000,000  | 7,000,000  |

**පිරිවැය**

| වත්කම් වර්ගය | 2023 අප්‍රේල් 01 දිනට ශේෂය රු. | එකතු කිරීම් රු. | ඉවත් කිරීම් රු. | 2024 මාර්තු 31 දිනට ශේෂය රු. |
|--------------|--------------------------------|-----------------|-----------------|------------------------------|
| ගොඩනැගිලි    | 15,000,000                     | -               | -               | 15,000,000                   |
| යන්ත්‍ර      | 21,000,000                     | 3,675,000       | -               | 24,675,000                   |

|                             |                   |                   |                    |                   |
|-----------------------------|-------------------|-------------------|--------------------|-------------------|
| පරිගණක                      | 1,450,000         | 120,000           | -                  | 1,570,000         |
| දේශීයව සංවර්ධනය කළ මෘදුකාංග | 500,000           | -                 | -                  | 500,000           |
| මෝටර් වාහන                  | 6,650,000         | 8,400,000         | (4,000,000)        | 11,050,000        |
| ගෘහභාණ්ඩ                    | 1,240,000         | 50,000            | -                  | 1,290,000         |
| අස්පාශ්‍ය වත්කම්            | -                 | 2,000,000         | -                  | 2,000,000         |
| <b>එකතුව</b>                | <b>45,840,000</b> | <b>14,245,000</b> | <b>(4,000,000)</b> | <b>56,085,000</b> |

**සමුච්චිත ක්ෂය**

| වත්කම් වර්ගය                | 2023 අප්‍රේල් 01 දිනට ශේෂය රු. | වර්ෂය සඳහා ක්ෂය රු. | ඉවත් කිරීම් රු.    | 2024 මාර්තු 31 දිනට ශේෂය රු. |
|-----------------------------|--------------------------------|---------------------|--------------------|------------------------------|
| ගොඩනැගිලි                   | 6,750,000                      | 750,000             | -                  | 7,500,000                    |
| යන්ත්‍ර                     | 9,750,000                      | 1,252,000           | -                  | 11,002,000                   |
| පරිගණක                      | 1,015,000                      | 170,000             | -                  | 1,185,000                    |
| දේශීයව සංවර්ධනය කළ මෘදුකාංග | 300,000                        | 100,000             | -                  | 400,000                      |
| මෝටර් වාහන                  | 3,542,000                      | 2,337,000           | (1,500,000)        | 4,379,000                    |
| ගෘහභාණ්ඩ                    | 1,116,000                      | 136,000             | -                  | 1,252,000                    |
| අස්පාශ්‍ය වත්කම්            | -                              | 400,000             | -                  | 400,000                      |
| <b>එකතුව</b>                | <b>22,473,000</b>              | <b>5,145,000</b>    | <b>(1,500,000)</b> | <b>26,118,000</b>            |

- 2020/21 තක්සේරු වර්ෂයේ දී මිලදීගත් ලොරි රථයක්, වර්ෂය තුළ දී රු. 1,300,000කට විකුණන ලදී.
- 2023.04.01 දිනට පැවති අනෙකුත් සියලු වත්කම් 2017/18 තක්සේරු වර්ෂයේ දී අත්පත් කරගත් / ඉදි කළ ඒවා බව උපකල්පනය කරන්න.
- 2022/23 තක්සේරු වර්ෂයේ දී සමාගම රු. 5,000,000ක වෙළෙඳ අලාභයක් දරා තිබෙන අතර එය මෙම වර්ෂය සඳහා ඉදිරියට ගෙනවිත් තිබේ.

2023/24 තක්සේරු වර්ෂය සඳහා සමාගමේ,

**පිටුව 77 - 79**

පිළිතුර 8 පහත පරිදි සංශෝධනය විය යුතුය

**2023/24 තක්සේරු වර්ෂය සඳහා බදු ගණනය කිරීම**

|   |  |  |  |  | +         | -         |
|---|--|--|--|--|-----------|-----------|
|   |  |  |  |  | රු.       | රු.       |
| බද්දට පෙර ලාභය  |  |  |  |  | 9,240,000 |           |
| කුලී ආදායම  |  |  |  |  |           | 5,400,000 |
| ලාභාංශ - ආයෝජන ආදායම්                                       |  |  |  |  |           | 1,720,000 |
| භාණ්ඩාගාර බැඳුම්කර මත පොලිය - ආයෝජන ආදායම්                  |  |  |  |  |           | 1,600,000 |
| ලොරි රථය විකිණීමේ ගිණුම්කරණ ලාභය                            |  |  |  |  | 1,200,000 |           |
| තුලනය කිරීමේ දීමනාව   |  |  |  |  |           |           |
| ලාභය/අලාභය = 1,300,000 - (4,000,000 - (4,000,000 x 20 x 3)) |  |  |  |  |           |           |
| = 1,300,000 - 1,600,000                                     |  |  |  |  |           |           |
| අලාභය = (300,000)   |  |  |  |  |           | 300,000   |

|                                       |                           |                |                     |                        |           |           |
|---------------------------------------|---------------------------|----------------|---------------------|------------------------|-----------|-----------|
| ගිණුම්කරණ ක්ෂය                        |                           |                |                     |                        | 4,745,000 |           |
| ක්‍රමක්ෂය                             |                           |                |                     |                        | 400,000   |           |
| <u>ප්‍රාග්ධන දීමනා</u>                | <u>අත්පත් කර ගත් දිනය</u> | <u>පිරිවැය</u> |                     |                        |           |           |
| ගොඩනැගිලි                             | 17/18                     | 15,000,000     | 10%                 |                        |           | 1,500,000 |
| යන්ත්‍ර                               | 17/18                     | 21,000,000     | 33.33%              | සම්පූර්ණයෙන් අඩු කර ඇත |           | -         |
| යන්ත්‍ර                               | 23/24                     | 3,675,000      | වසර 5               |                        |           | 735,000   |
| පරිගණක                                | 17/18                     | 1,450,000      | 25%                 | සම්පූර්ණයෙන් අඩු කර ඇත |           |           |
| පරිගණක                                | 23/24                     | 120,000        | වසර 5               |                        |           | 24,000    |
| දේශීය මෘදුකාංග                        | 17/18                     | 500,000        | 100%                | සම්පූර්ණයෙන් අඩු කර ඇත |           | -         |
| විකුණු ලොරි රථය                       | 18/19                     | 4,000,000      | ප්‍රාග්ධන දීමනා නැත |                        |           | -         |
| වාහන - ඉතිරිය                         | 17/18                     | 2,650,000      | 20%                 | සම්පූර්ණයෙන් අඩු කර ඇත |           | 530,000   |
| කල් බදු ලොරි රථය                      | 23/24                     | 6,400,000      | වසර 5               |                        |           | 1,280,000 |
| මෝටර් රථය                             | 23/24                     | 2,000,000      | ප්‍රාග්ධන දීමනා නැත |                        |           | -         |
| ගෘහ භාණ්ඩ                             | 17/18                     | 1,240,000      | 20%                 |                        |           | 248,000   |
| ගෘහ භාණ්ඩ                             | 23/24                     | 50,000         | වසර 5               | සම්පූර්ණයෙන් අඩු කර ඇත |           | 10,000    |
| අස්පාශ්‍ය වත්කම                       | 23/24                     | 2,000,000      | වසර 20              |                        |           | 100,000   |
| අළුත්වැඩියා රු.60,000 - ඉඩදේ          |                           |                |                     |                        |           |           |
| ඉදිකිරීමේ පිරිවැය - ප්‍රාග්ධන ස්වරූපය |                           |                |                     |                        | 600,000   |           |
| <u>වැඩි දියුණු කිරීම්</u>             |                           |                |                     |                        |           |           |
| 31.03.2023 දින බදු මත ලියා හළ අගය     |                           | 6,000,000      |                     |                        |           |           |
|                                       | ලියා හළ අගයෙන් 5%         | 300,000        |                     |                        |           |           |
| සත්‍ය පිරිවැය                         |                           | 600,000        |                     |                        |           | 300,000   |
| කළමනාකරුගේ නිවස සඳහා ගෙවූ දළ කුලිය    |                           |                |                     |                        | 504,000   |           |
| කළමනාකරුගේ මාසික පාරිශ්‍රමිකය         |                           |                | 170,000             |                        |           |           |
| නිවාස ප්‍රතිලාභය - නිදහස්             |                           |                |                     |                        |           |           |
| බොල් හා අඩමාන ණය සඳහා වෙන් කිරීම      |                           |                |                     |                        | 280,000   |           |
| ලියා හැරීම - සම්පූර්ණයෙන් ඉඩදේ        |                           |                |                     |                        |           |           |
| සංග්‍රහ වියදම් - ඉඩනොදේ               |                           |                |                     |                        | 210,000   |           |
| කුලී - ඉඩ දේ.                         |                           |                |                     |                        |           |           |

|   |            |                                |            |                  |
|---|------------|--------------------------------|------------|------------------|
| පරිත්‍යාග   |            | 1,000,000                      |            |                  |
| ගෙවූ පොලිය (18 වන වගන්තිය)  |            |                                |            |                  |
| කොටස් ප්‍රාග්ධනය + සංචිත  |            | 10,000,000                     |            |                  |
| A X B (B=4)   |            | 10,000,000 x 4 =<br>40,000,000 |            |                  |
| ගෙවූ පොලිය  |            |                                | 7,000,000  |                  |
| ණය  | 44,900,000 |                                |            |                  |
| කල් බදු ප්‍රාග්ධනය<br>(6,400,000 - 1,300,000)   | 5,100,000  |                                | 50,000,000 |                  |
| (වෙනත් ණයහිමියන් නොමැති<br>බව උපකල්පනය කර)  |            |                                |            |                  |
| ඉඩදිය හැකි මූල්‍ය වියදමට අදාළ මූල්‍ය<br>සාධනපත්‍ර ප්‍රමාණය  |            | 7/50 = 0.14                    |            |                  |
| ඉඩ දිය හැකි ප්‍රමාණය =<br>(A x B x අනුපාතය)   |            | 40,000,000 x 0.14              | 5,600,000  |                  |
| ඉඩ නොදෙන ප්‍රමාණය (ඉදිරියට<br>ගෙන යා හැක)   |            | 7,000,000-5,600,000            |            | 1,400,000        |
| (අනෙකුත් සියළු වියදම් පාලනය නොකළ ගනුදෙනුවලින්, ආදායම ලබා ගැනීමේ<br>දී දරන ලද වියදම් බව උපකල්පනය කරන්න). |            |                                |            |                  |
|   |            |                                |            | 19,579,000       |
| අලාභවලට පෙර ගලපන ලද<br>ලාභය   |            |                                |            | 12,010,000       |
| අඩු කළා ඉදිරියට ගෙන ආ අලාභ  |            |                                |            | (5,000,000)      |
| ව්‍යාපාර ආදායම  |            |                                |            | 7,010,000        |
| ආයෝජන ආදායම - සටහන 01   |            |                                |            | 1,600,000        |
| <b>තක්සේරු කළ හැකි ආදායම</b>  |            |                                |            | <b>8,610,000</b> |
| <b>සුදුසුකම් ලබන ගෙවීම්</b>   |            |                                |            |                  |
| බදු අය කළ හැකි ආදායමෙන් 1/5 හෝ රු.<br>500,000 යන දෙකෙන් අඩු ගණන   |            |                                |            | (500,000)        |
| <b>බදු අය කළ හැකි ආදායම</b>   |            |                                |            | <b>8,110,000</b> |
| බදු වගකීම<br>ව්‍යාපාර ආදායම -   |            | 8,110,000 x 30%                |            | 2,433,000        |
|   |            |                                |            |                  |
| <b>අඩු කළා : බදු බැර</b>  |            |                                |            | <b>-</b>         |
| <b>ගෙවිය යුතු ඉතිරි බද්ද</b>  |            |                                |            | <b>2,433,000</b> |

**සටහන 01**

**ආයෝජන ආදායම්**

ලාභාංශ (අවසාන රඳවා ගැනීමේ බද්දට යටත්)

පොලිය

1,600,000

ආයෝජන ආදායම

1,600,000

---

**04 වන පරිච්ඡේදය | විවිධ ව්‍යවසායන් මත බදුකරණය**

**-පිටුව 87-**

**ප්‍රශ්නය 1**

තක්සේරු වර්ෂය 2023/24 ලෙස සංශෝධනය විය යුතුය.

**-පිටුව 87-**

**පිළිතුර 1**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

|  |   |                         |
|--|---|-------------------------|
| හවුල් ව්‍යාපාරයේ ව්‍යාපාර ආදායම                | = | රු. 20,000,000          |
| හවුල් ව්‍යාපාරයේ ආයෝජන ආදායම                   | = | රු. 500,000             |
| තක්සේරු කළ හැකි ආදායම                          |   | <u>රු. 20,500,000</u>   |
| බදු අයවන ආදායම පළමු රු. 1,000,000              | = | <u>රු. 20,500,000</u>   |
| ඉතිරිය මත බද්ද 6% බැගින් 1,950,000 x 6%        | = | රු. 1,170,000           |
| A මහතාගේ හවුල් ව්‍යාපාර කොටස                   | = | රු. 10,250,000          |
| B මහතාගේ හවුල් ව්‍යාපාර කොටස                   | = | රු. 10,250,000          |
| <b>A මහතා විසින් ගෙවිය යුතු බද්ද</b>           |   |                         |
| A මහතාගේ හවුල් ව්‍යාපාර කොටස                   | = | 10,250,000              |
| අඩු කළා : දීමනාව                               | = | <u>(1,200,000)</u>      |
| <b>බදු අය කළ හැකි ආදායම</b>                    | = | <u>9,050,000</u>        |
| 6% බැගින් පළමු රු. 2,500,000                   | = | 450,000                 |
| ඉතිරිය මත 36%                                  | = | <u>2,358,000</u>        |
| <b>මුළු බද්ද</b>                               |   | 2,808,000               |
| අඩුකළා : හවුල් ව්‍යාපාර බද්ද (1,170,000 x 50%) | = | <u>(585,000)</u>        |
| ගෙවිය යුතු බද්ද                                | = | <u><u>2,223,000</u></u> |

**-පිටුව 89-**

**4.2.2.1 භාර මත බද්ද පැනවීම**

අවසාන ඡේදය පහත පරිදි සංශෝධනය විය යුතුය.

භාර, ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලාභ මත 10% බැගින් ද අනෙකුත් බද්දට යටත් වන ආදායම් මත 30% (2023/2024 තක්සේරු වර්ෂය සඳහා) බැගින්ද බදු ගෙවිය යුතු වේ.

**-පිටුව 90-**

**ප්‍රශ්නය 02 සහ පිළිතුර 02**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

**ප්‍රශ්නය 02**

වරැණි සහ තනුජා නිවුන් සහෝදරයන් වන අතර ඔවුන්ගේ පියා වන මෙත්තානන්ද මහතා විසින් පිහිටුවූ අවලංගු කළ නොහැකි භාරයක අර්ථලාභීන්ය. භාරය, වෘත්තීය භාරකරුවකු වන චීර්කොඩි මහත්මිය විසින් කළමනාකරණය කරනු ලබන අතර භාරයේ ආදායමෙන් රු. මිලියන 1 ක වාර්ෂික ගාස්තුවක් ඇයට ගෙවනු ලැබේ. භාර ඔප්පුව අනුව, භාරයේ වත්කම්, ගොවීන්ට රු. මිලියන 40කට කුලියට දුන් (විසින් කුලී ආදායමක් ලබන) විශාල ගොවිබිම් තුනකින් සමන්විත වේ. මෙම ඉඩම භාරකරු විසින් කළමනාකරණය කළ යුතු අතර අර්ථලාභීන්ගේ ඉදිරි ජීවිත කාලය පුරා ඔවුන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් සඳහා පමණක් ආදායම භාවිත කළ යුතුය. වරැණි හා තනුජා යන දෙදෙනාටම වයස අවු. 21ට වැඩිවීමෙන් පසු, රුපියල් මිලියන 10 බැගින් කුලී ආදායමෙන් ඉල්ලා සිටීමට අයිතිය ඇත. මෙම දෙදෙනා 2023 ජූලි 01 වන දින අවු. 21ට වැඩිවූහ. භාරයේ තක්සේරු වර්ෂය 2024 මාර්තු 31 දිනෙන් අවසන් වෙයි. 2023/24 තක්සේරු වර්ෂය සඳහා වරැණි, තනුජා සහ භාරයේ බදු වගකීම වෙන් වෙන්ව ගණනය කරන්න.

**පිළිතුර 02**

| තැනැත්තා           | කුලී ආදායම | අඩුකිරීම් | සහන       | බදු අය කළ හැකි ආදායම |
|--------------------|------------|-----------|-----------|----------------------|
| වරැණි (තනි පුද්ගල) | මිලියන 10  | 250,000   | 1,200,000 | 8,550,000            |
| තනුජා (තනි පුද්ගල) | මිලියන 10  | 250,000   | 1,200,000 | 8,550,000            |
| භාරය (අස්භිත්වය)   | මිලියන 20  | 500,000   | -         | 19,500,000           |

**සටහන :** චීර්කොඩි මහත්මිය, භාර ගාස්තුව ව්‍යාපාර ආදායමක් ලෙස ඇගේ පුද්ගල ආදායම් බදු සඳහා ගත යුතුය.

**-පිටුව 91-**

**4.3.2.1 සුදුසුකම් ලබන ආයෝජන ව්‍යාපාරයක් සිදු නොකරන ඒකක භාර**

අවසාන ඡේදය ලෙස පහත කොටස් එක් විය යුතුය.

**2024 අයවැය යෝජනා**

තක්සේරු වර්ෂයට පසුව ඵලඹෙන අගෝස්තු 30 වන දිනට හෝ ඊට පෙර ආදායම, නිදහස් ප්‍රමාණ සහ රඳවා ගැනීම් බදු පිළිබඳ විස්තර ආදිය කොමසාරිස් ජනරාල් විසින් නිශ්චිතව දක්වනු ලබන තොරතුරු ලබාදීමේ අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් කෙරේ. යම් ඒකකභාරයක් අනුකූලතාව නොදක්වයි නම් එම ඒකක භාරය සුදුසුකම් ලබන ව්‍යාපාරයක් සිදු නොකරන්නා සේ සලකා සමාගමක් ලෙස බද්දට යටත් කෙරේ.

**-පිටුව 92-**

**4.4 රාජ්‍ය නොවන සංවිධාන**

(b) අනු කොටසේ අවසාන ඡේදය පහත පරිදි සංශෝධනය විය යුතුය.

- 68 වැනි වගන්තිය අනුව රාජ්‍ය නොවන සංවිධානයක් විසින්, යම් තක්සේරු වර්ෂයක් තුළ දී ප්‍රදාන, පරිත්‍යාග, දායක මුදල් හෝ වෙනත් යම් ආකාරයකින් ලැබුණු මුදල්වලින් 3% ක් මත 30% බැගින් බද්දක් ගෙවිය යුතුය. (2023/24 තක්සේරු වර්ෂය සඳහා)

**-පිටුව 92-**

**4.4 රාජ්‍ය නොවන සංවිධාන**

පහත කොටස ඉවත් විය යුතුය.



- ඉහත දැඩිවලට අමතරව රාජ්‍ය නොවන සංවිධානයක බදු අය කළ නොහැකි ආදායමක් වේ නම් ඒ මත 30%ක අනුප්‍රමාණයකින් බදු ගෙවිය යුතුය. (2022.10.01 සිට)

**-පිටුව 92-**

**ප්‍රශ්නය 03**

තක්සේරු වර්ෂය 2023/24 ලෙස සංශෝධනය විය යුතුය.

**-පිටුව 93-**

**ප්‍රශ්නය 04**

තක්සේරු වර්ෂය 2023/24 ලෙස සංශෝධනය විය යුතුය.

**05 වන පරිච්ඡේදය | බැඳීම් හා ක්‍රියාපටිපාටි**

**-පිටුව 97-**

**5.1.1.2 බදු වාරික ගණනය කළ යුත්තේ කෙසේ ද?**

පහත කොටස ඉවත් විය යුතුය.

- 2022 අප්‍රේල් 01 දිනෙන් ඇරඹෙන තක්සේරු වර්ෂය සඳහා පුද්ගලයෙකු විසින් ගෙවිය යුතු ආදායම් බද්ද, පළමු මාස 6 සහ දෙවන මාස 6 ලෙස කාලපරිච්ඡේද 2 ක් ලෙස ගැති අනුපාත පදනම මත ගණනය කළ යුතුය.

**-පිටුව 98-**

**ප්‍රශ්නය 1 සහ පිළිතුර 1**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

**ප්‍රශ්නය 1**

සරත් 2023/24 තක්සේරු වර්ෂය සඳහා රු. 900,000/- ක් ගෙවිය යුතු බද්ද ලෙස ඇස්තමේන්තුගත කර ඇත. පළමු වාරිකය ලෙස රු. 225,000/- ක් ගෙවා ඇත. 2023 නොවැම්බර් 15 දක්වා අත්තිකාරම් ආදායම් බදු (AIT) බැර රු. 45,000/- කි.

- දෙවන වාරිකය සඳහා ගෙවිය යුතු වාරිකය ගණනය කරන්න.
- ගෙවිය යුතු නියමිත දිනය සඳහන් කරන්න.

**පිළිතුර 1**

පහතේ 90(3) වගන්තිය අනුව, ගෙවිය යුතු බදු වාරික පහත සමීකරණය භාවිතයෙන් ගණනය කළ යුතු වේ.

$$\begin{aligned}
 \text{වාරික ගෙවීම} &= \frac{\text{ඇස්තමේන්තුගත ගෙවිය යුතු බද්ද} - (\text{වාරික ගෙවීම} + \text{රඳවා ගැනීමේ බදු})}{\text{ඉතිරි වාරික ගණන}} \\
 &= \frac{900,000 - (225,000 + 45,000)}{3} \\
 &= \underline{210,000}
 \end{aligned}$$

නියමිත දිනය - 2023 නොවැම්බර් 15

**-පිටුව 99-**

**5.1.2 තක්සේරු මත ගෙවිය යුතු බද්ද**

අවසාන වාක‍්‍ය පහත පරිදි සංශෝධනය විය යුතුය.

උදා :- ත/ව 2023/24 - 2024 සැප්තැම්බර් 30

**-පිටුව 99-**

**5.2.1.1 ආදායම් වාර්තාව ඉදිරිපත් කළ යුත්තේ කවුරුන් ද?**

පළමු ඡේදය පහත පරිදි සංශෝධනය විය යුතුය.

යම් තක්සේරු වර්ෂයක් සඳහා ආදායම් බද්දට යටත් සෑම තැනැත්තෙක්ම (පහත අවස්ථාවන්වලදී හැර) තක්සේරු වර්ෂය අවසානයේ සිට මාස 8 කට නොඅඩු කාලයක දී කොමසාරිස් ජනරාල්වරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එනම් 23/24 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තාව 2024 නොවැම්බර් 30 දිනට පෙර ඉදිරිපත් කළ යුතුය.

**-පිටුව 99-**

**5.2.2 ඕනෑම තැනැත්තෙකු විසින් ලියාපදිංචි වීම (102 වගන්තිය)**

පහත කොටස අලුතින් එක් විය යුතුය.

2023 මැයි 31 දිනැති අංක 2334/21 දරණ ගැසට් නිවේදනය අනුව, 2024 ජනවාරි 01 වන දින සිට, 2023 දෙසැම්බර් 31 වන දිනට වයස අවු. 18 හෝ ඊට වැඩි සියලු වාසික පුද්ගලයන් හෝ 2024 ජනවාරි 01 වන දින හෝ ඉන් පසු වයස අවු. 18 සම්පූර්ණ වන පුද්ගලයන් වයස අවු. 18 සම්පූර්ණ වූ පසු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් (TIN) ලබා ගැනීම අනිවාර්ය වේ.

ලියාපදිංචි ලබා නොගන්නා තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරනු ලබන අතර රු. 50 000 නොඉක්මවන දුණ්ඩනයකට යටත් විය යුතුය.

**-පිටුව 100-**

**ප්‍රශ්නය 2 සහ පිළිතුර 2**

තක්සේරු වර්ෂය 2023/24 ලෙස සංශෝධනය විය යුතුය.

**-පිටුව 102-**

**5.3.5 කාල කඩඉම් ප්‍රතිපාදන (135 වගන්තිය)**

(ii) අනු කොටස පහත පරිදි සංශෝධනය විය යුතුය.

- ii. වෙනත් තක්සේරුවක් සම්බන්ධයෙන් වන විට, තක්සේරු දැන්වීම බදු ගෙවන්නාට භාරදුන් දිනයෙන් මාස 30ක් ඇතුළත

**-පිටුව 103-**

පළමු වාක‍්‍ය පහත පරිදි සංශෝධනය විය යුතුය.

2023 අප්‍රේල් 01 වන දිනට පෙර ඕනෑම තක්සේරු වර්ෂයක් සඳහා සංශෝධිත තක්සේරුවක් නිකුත් කර ඇති විටෙක වුව ද,

**-පිටුව 103-**

**5.3.6 ස්වයං තක්සේරුවකට සංශෝධනයක් කිරීම සඳහා අයදුම් කිරීම**

පහත කොටස් අලුතින් එක් විය යුතුය.

- 135 වගන්තිය අනුව නියම කරන ලද කාලපරිච්ඡේදය ඇතුළත (ඉහත 3.5 යටතේ සාකච්ඡා කළ) එනම්, කාල අවකාශය අවසන් වීමට පෙර අයදුම් කළ යුතුය. (2021/22 තක්සේරු වර්ෂය දක්වා)
- 2022.04.01 දින සිට ස්වතක්සේරු වාර්තාව ඉදිරිපත් කර මාස 12ක කාලසීමාවක් ඇතුළත

**-පිටුව 104-**

**5.4.2 පරිපාලන සමාලෝචනය (139 වගන්තිය)**

දෙවන අනු කොටස පහත පරිදි සංශෝධනය විය යුතුය.

- එම තීරණය බදු ගෙවන්නාට දැනුම් දීමෙන් දින 30ක් ඇතුළත සමාලෝචනය සඳහා ඉල්ලීම ලිඛිතව කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉල්ලීමක් කළ හැකිය.

**-පිටුව 104-**

**5.4.2 පරිපාලන සමාලෝචනය (139 වගන්තිය)**

අවසාන ඡේදය ලෙස පහත කොටස් ඇතුළත් විය යුතුය.

- 2023.05.08 වන දින හෝ ඉන් පසුව කරනු ලබන සමාලෝචනය සඳහා වූ ඉල්ලීමක් සම්බන්ධව, එම ඉල්ලීම කොමසාරිස් ජනරාල්වරයාට ලැබුණු දින සිට වසර 2ක් තුළ ඔහුගේ තීරණය හා ඊට හේතු දැනුම් දිය යුතුය.  
එම කාලසීමාව තුළ එම තීරණය දැනුම් නොදුන් අවස්ථාවක, බදු අභියාචනා කොමිසන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත්නම් මිස ඒ සමාලෝචනය සඳහා වූ ඉල්ලීමට අවසර දී ඇති ලෙස සැලකේ.

**-පිටුව 108-**

**5.6 ආපසු ගෙවීම්**

දෙවන අනු කොටස පහත පරිදි සංශෝධනය විය යුතුය.

- කොමසාරිස් ජනරාල්වරයා විසින් ආදායම් බදු, පොලී, ප්‍රමාද ගාස්තු හෝ දඩ ගෙවීම සඳහා වූ බදු ගෙවන්නාගේ තක්සේරු ගත බැඳීමට එරෙහිව හෝ එසේ ගෙවිය යුතු මුදලට එරෙහිව එම ප්‍රමාණය ඉක්ම වූ ප්‍රමාණය ආපසු ගෙවිය යුතුය.

**-පිටුව 108-**

**5.6 ආපසු ගෙවීම්**

හතරවන අනු කොටස ලෙස පහත කොටස එක් විය යුතුය.

- බදු ගෙවන්නාගේ ඉල්ලීම මත ආපසු ගෙවීමේ හිමිකම් පෑම සම්බන්ධයෙන් වූ බදු විගණනයට පෙරාතුව, ආපසු ගෙවිය හැකි ප්‍රමාණයෙන් 60%ක් බදු ගෙවන්නා විසින් ගෙවිය යුතු ආදායම් බද්දට එරෙහිව හිලවී කරනු ලැබිය හැකිය සහ

**-පිටුව 108-**

**5.6 ආපසු ගෙවීම්**

අවසාන අනු කොටස පහත පරිදි සංශෝධනය විය යුතුය.

- පොලී අනුපාතය, මාසිකව ගණනය කරනු ලබන, මසකට හෝ මසකින් කොටසකට සියයට දශම පහක් (0.5%) විය යුතු ය.

**-පිටුව 108-**

**පිළිතුර 4**

දෙවන කොටස පහත පරිදි සංශෝධනය විය යුතුය.

- (ii) ආදායම් බදු, පොලී, ප්‍රමාද ගාස්තු හෝ දඩ සඳහා වූ තක්සේරුගත බැඳීමට එරෙහිව හෝ එසේ ගෙවිය යුතු බදු මුදලට හිලවී කරයි.

**06 වන පරිච්ඡේදය | රඳවා ගැනීමේ බදු සහ ප්‍රාග්ධන ලාභ බද්ද හා බදුකරණයට අදාළ නඩු තීන්දු**

**-පිටුව 113-**

**6.1.2.1 සේවා යෝජකයා විසින් සේවකයාගේ පාරිශ්‍රමිකවලින් බද්ද රඳවා ගැනීම**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

2023.01.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සෑම සේවයෝජකයෙක් ම කොමසාරිස් ජනරාල්වරයා විසින් දක්වා ඇති ආකාරයට සේවා හිසුක්තික ආදායම යටතට ගැනෙන ඕනෑම ගෙවීමක් කරන අවස්ථාවේ දී අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද අඩු කරගත යුතු වේ.

**-පිටුව 116-**

**6.1.2.1.1 අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද**

පහත කොටස ඉවත් විය යුතුය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සේවා යෝජකයන් වෙත හිකුත් කරන ලද මාර්ගෝපදේශය අනුව,

**-පිටුව 116/117-**

**6.1.2.1.1 අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද**

වගුව පහත පරිදි සංශෝධනය විය යුතුය.

|     | විස්තරය  | අදාළ වන බදු වකුය |
|-----|--|------------------|
| (a) | හිත්‍ය සේවා නියුක්තික ලාභ මත මාසික බදු අඩු කිරීම   | බදු වකු 01       |
| (b) | චිකවර ගෙවීම් (උදා: ප්‍රසාද දීමනා) මත බදු   | බදු වකු 02       |
| (c) | එක් වරක් පමණක් කරන ගෙවීම් මත (සේවාන්ත ප්‍රතිලාභ)   | බදු වකු 03       |
| (d) | ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන නිර්වාසික සේවකයකුට කරන ගෙවීම් මත   | බදු වකු 04       |
| (e) | යම් සේවකයෙකුගේ ප්‍රාථමික සේවා නියුක්තියෙන් උපයන මාසික හිත්‍ය ලාභ රු. 100,000 නොඉක්මවන නමුත් ඇතැම් මාසවල වැඩි පාර්ශ්වමිතයක් ගෙවීම නිසා යම් ඕනෑම මාසයක් දක්වා ප්‍රාථමික සේවා නියුක්තියෙන් සම්පූර්ණ ලාභ රු. 1,200,000 ඉක්මවන්නේ නම් | බදු වකු 05       |
| (f) | සේවයෝජක විසින් සේවකයාගේ සේවා නියුක්තික ආදායම මත බදු වගකීම ගෙවන්නේ නම් හෝ ප්‍රතිපූරණය කරන්නේ නම් (බදු මත බදු අනුපාත)  | බදු වකු 06       |
| (g) | ද්විතියික සේවා නියුක්තිය මත බදු  | බදු වකු 07       |

**-පිටුව 117-**

**6.1.2.1.2 ප්‍රාථමික සේවා නියුක්තිය**

දෙවන අනු කොටස පහත පරිදි සංශෝධනය විය යුතුය.

- හිත්‍ය සේවා නියුක්තික ලාභ මසකට රු. 100,000 හෝ තක්සේරු වර්ෂයක් සඳහා රු. 1,200,000 ඉක්මවන හෝ ඉක්මවිය හැකි විටෙක, එක් සේවා නියුක්තියක් ඇති සේවකයින් හැර සේවකයන් විසින් එම සේවා නියුක්තිය එම සේවකයාගේ ප්‍රාථමික සේවා නියුක්තිය ලෙස නම් කරමින්, සේවා යෝජකයා වෙත ප්‍රකාශයක් කළ යුතුය.

**-පිටුව 118/119-**

**6.1.2.2 ආයෝජන ප්‍රතිලාභවලින් (84, 84A වගන්ති) සහ සේවා ගාස්තු හා කොන්ත්‍රාත් ගෙවීම්වලින් (85 වගන්තිය) බද්ද රඳවා ගැනීම (අත්තිකාරම් ආදායම් බද්ද)**

පහත කොටස් ඉවත් විය යුතුය.

පහත ගෙවීම්වලින් ගෙවීම් කරන අවස්ථාවේ දී අදාළ අනුපාතය යටතේ රඳවා ගැනීමේ බදු අඩු කළ යුතුය.

- පොලී හෝ වට්ටම් ගෙවීම - 5%
- සමස්ථ ගෙවීම් මසකට රු. 100,000 ක් හෝ ඊට වැඩි පුද්ගලයෙකුට කරන කුලී ගෙවීම් සම්පූර්ණ මුදලින් - 10%
- ලාභාංශ ගෙවීම - 15%
- ලාභාංශ හැර අනෙකුත් සියලු ගෙවීම් - 14% (අය කිරීම්, ස්වභාවික සම්පත් ගෙවීම්, රාජ්‍ය භාග, අධිමිල)
- සේවා ගාස්තු ගෙවීම - ගෙවන අගයෙන් 5% ක්,
  - විභාග ඉගැන්වීම්, දේශන පැවැත්වීම්, පරීක්ෂා කිරීම හෝ අධීක්ෂණය කිරීම සඳහා
  - භෞතික රක්ෂණයකට කොමිස් හෝ තැරැවි ගාස්තු ලෙස, විකුණුම් හෝ කැන්වසින් නියෝජනය කෙරුණු
  - වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, නීතිඥ, මෘදුකාංග සංවර්ධක, පර්යේෂක, ශාස්ත්‍රීය හෝ ඕනෑම පුද්ගල සේවා සපයන්නා නියම කළ හැකි පරිදි, විවෘත ස්වාධීන සේවා සපයන්නෙකුගේ ධාරිතාවයෙන් පුද්ගලයෙකු විසින් සපයනු ලබන සේවාවන් සඳහා



(කෙසේ වෙතත්, මසකට රු. 100,000 නොයික්ම වන සේවා ගෙවීමක් සඳහා අඩු කිරීමට අදාළ නොවේ.)

**6.1.2.2.1 ගෙවීම් වර්ග සහ රඳවා ගැනීමේ බදු අනුප්‍රමාණ**

- i. ලොතරැයි, ත්‍යාග, ඔට්ටු ඇල්ලීම් හෝ සුදු වලින් ලද දිනුම් ලෙස ගෙවන යම් මුදල් ප්‍රමාණයක් 14% ක අනුප්‍රමාණයට රඳවා ගැනීමේ බද්දට යටත් වේ. කෙසේ වෙතත්, දළ මුදල් ප්‍රමාණය රු. 500,000 නොඉක්මවන, ලොතරැයිසකින් හිමි වන යම් මුදල් ප්‍රමාණයක් රඳවා ගැනීමේ බද්දට යටත් නොවේ.
- ii. ජාතික මණ්ඩල හා ස්වර්ණාභාරණ අධිකාරිය විසින් පවත්වනු ලබන යම් වෙන්දේසියකදී විකුණනු ලබන යම් මණ්ඩලක් සඳහා එම මණ්ඩලයක විකුණුම්කරු වෙත ගෙවිය යුතු විකුණුම් මුදල 2.5% ක අනුප්‍රමාණයට රඳවා ගැනීමේ බද්දට යටත් වේ.
- iii. වාසික තැනැත්තෙකු විසින් නිර්වාසික තැනැත්තෙකුට ගාස්තුවක්, ස්වභාවික සම්පත් ගෙවීම් කුලී, රාජ්‍යභාග, වාරික මුදලක්, විශ්‍රාම ගෙවීමක් සහ වෙනත් සමාන ගෙවීම් (හිදුනස් ප්‍රමාණ හැර) ලෙස ගෙවූ හෝ ගෙවිය යුතු, ශ්‍රී ලංකාවේ ප්‍රභවයක් සහිත ඕනෑම මුදල් ප්‍රමාණයක් 14% ක අනුප්‍රමාණයට රඳවා ගැනීමේ බද්දට යටත් වේ.
- iv. යම් නිර්වාසික තැනැත්තෙකුට, පොලී (හිදුනස් පොලී හැර), වට්ටම් ලෙස ගෙවිය යුතු ශ්‍රී ලංකාවේ ප්‍රභවයක් සහිත ඕනෑම මුදල් ප්‍රමාණයක් 5% ක අනුප්‍රමාණයට රඳවා ගැනීමේ බද්දට යටත් වේ.
- v. වාසික තැනැත්තෙකු විසින් නිර්වාසික තැනැත්තෙකුට 85(2) වන වගන්තිය සහ 2018 අප්‍රේල් 01 දිනැති අංක 2064/51 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ ගොඩබිම්, මුහුදු, ගුවන් ප්‍රවාහන හෝ විදුලි සංදේශ සේවා සම්බන්ධයෙන් ගෙවනු ලබන මුදල් ප්‍රමාණයක්, අදාළ ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමේ විධිවිධාන වලට යටත් ව 2% ක අනුප්‍රමාණයට රඳවා ගැනීමේ බද්දට යටත් වේ.

**අත්තිකාරම් ආදායම් බද්ද (Advance Income Tax)**

2020 අප්‍රේල් 01 වන දින සිට ඕනෑම වාසික තැනැත්තෙකුට ගෙවනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රභවයක් සහිත ලාභාංශ, පොලී, වට්ටම්, ගාස්තුවක්, ස්වභාවික සම්පත් ගෙවීමක්, කුලී, රාජ්‍යභාග, වාරික මුදලක් හෝ සමාන ගෙවීම් මත අත්තිකාරම් ආදායම් බද්ද අඩු කිරීමට රඳවා ගැනීමේ අනුයෝජනයෙන් ඉල්ලා සිටිය හැක. එබඳු ඉල්ලීමක් ලද විටක, රඳවා ගැනීමේ අනුයෝජනය විසින් දේශීය ආදායම් කොමසාරිස්වරයා දක්වා ඇති ආකාරයට අත්තිකාරම් ආදායම් බද්ද අඩු කළ යුතුය.

**1. රඳවා ගැනීමේ අනුයෝජනය වෙත කෙරෙන ප්‍රකාශය**

රඳවා ගැනීමේ අනුයෝජනයෙකු ගෙවීම් කරන්නෙකු වෙතින් ශ්‍රී ලංකාවේ ප්‍රභවය සහිත ඉහත සඳහන් ඕනෑම මුදල් ප්‍රමාණයක් (හිදුනස් ප්‍රමාණ හැර) ලබන හෝ උපයන වාසික තැනැත්තෙකුට අත්තිකාරම් ආදායම් බද්ද අඩු කිරීමට ඔහුගේ එකඟතාවය සඳහන් කර අමුණා ඇති ආකෘතිය [I(අ) සහ I(ආ) ඇමිණුම] අනුව ප්‍රකාශයක් ගෙවීම් කරන්නාට ඉදිරිපත් කළ හැකිය.

**2. බදු අඩු කරන අනුප්‍රමාණ**

අදාළ තැනැත්තා විසින් පහත පරිදි ඔහුගේ ප්‍රකාශයෙහි දක්වා ඇති අදාළ මුදල් ප්‍රමාණ මත අදාළ ආදායම් බදු අනුප්‍රමාණ යොදා ගනිමින් අත්තිකාරම් ආදායම් බද්ද අඩු කළ යුතුය.

- i. ගෙවීම් ලබන්නා තනි පුද්ගලයෙකු නම්,

| මුදල් ප්‍රමාණය (රු.)                                     |  | බදු අනුප්‍රමාණය |
|--|--|-----------------|
| වාර්ෂික අඩු කිරීම් සඳහා (ක/ව)                            | මාසික අඩු කිරීම් සඳහා                                  |                 |
| රු. 3,000,000 ක උපරිමයක් දක්වා                           | රු. 250,000 ක උපරිමයක් දක්වා                           | 6%              |
| ඊළඟ මුදල් ප්‍රමාණය, එහෙත් රු. 3,000,000 ක උපරිමයක් දක්වා | ඊළඟ මුදල් ප්‍රමාණය, එහෙත් රු. 250,000 ක උපරිමයක් දක්වා | 12%             |
| ඉතිරිය   | ඉතිරිය   | 18%             |



ii. ගෙවීම් ලබන්නා වාසික පුද්ගලයෙකු හැර වෙනත් තැනැත්තෙකු නම්,

| අස්තිත්ත්වය   | බදු අනුප්‍රමාණය | මුදල් ප්‍රමාණය (රු.)* |
|---|-----------------|-----------------------|
| හවුල් ව්‍යාපාර  | 6%              |                       |
| වාසික සමාගමකට ගෙවන ලාභාංශ   | 14%             |                       |
| පුණ්‍යායතන  | 14%             |                       |
| සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, අර්ථසාධක අරමුදල්, විශ්‍රාම වැටුප් අරමුදල් හෝ සමාජන අරමුදල් | 14%             |                       |
| වාසික සමාගමක් ඇතුළුව අනෙකුත් වාසික අස්තිත්ත්ව   | 24%             |                       |

\* (අත්තිකාරම් ආදායම් බද්ද අඩු කළ යුතු මුදල් ප්‍රමාණය, ප්‍රකාශ කරන්නා විසින් අදාළ වන පරිදි සඳහන් කළ යුතුය. අත්තිකාරම් ආදායම් බද්ද අඩු කිරීමේ කාර්ය සඳහා හිදුනස් ප්‍රමාණ ඉවත් කිරීමට ප්‍රකාශ කරන්නාට හැකිය.)

**-පිටුව 118/119-**

**6.1.2.2 ආයෝජන ප්‍රතිලාභවලින් (84, 84A වගන්ති) සහ සේවා ගාස්තු හා කොන්ත්‍රාත් ගෙවීම්වලින් (85 වගන්තිය) බද්ද රඳවා ගැනීම (අත්තිකාරම් ආදායම් බද්ද)**

පහත කොටස එක් විය යුතුය.

දේශීය ආදායම් පහත සංශෝධිත පරිදි 84, 84(අ) සහ 85 වගන්තීන් ප්‍රකාරව 2023 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි හිදුනස් කර ඇති ප්‍රමාණ හැර ශ්‍රී ලංකාවේ මූලාශ්‍රයක් සහිත පහත සඳහන් ගෙවීම් මත අදාළ ර.ගැ.බ. අනුප්‍රමාණ යොදා ගනිමින් පහත ගෙවීම් මත තැනැත්තෙකු විසින් ර.ගැ.බ. අඩු කළ යුතුය.

| ගෙවීම   | අදාළ ර.ගැ.බ. අනුප්‍රමාණය (%) |
|---|------------------------------|
| 85(2) වගන්තිය සහ 2018 අප්‍රේල් 01 දිනැති අංක 2064/51 දරන අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ගොඩබිම, මුහුදු හෝ ගුවන් ප්‍රවාහනය හෝ විදුලි සංදේශ සේවා සම්බන්ධයෙන් නිර්වාසික තැනැත්තන් හට සිදු කරන ගෙවීම්   | 2%                           |
| ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පවත්වනු ලබන වෙන්දේසියක දී යම් මැණික් විකුණුම්කරුවෙකුට ගෙවිය යුතු විකුණුම් මිල  | 2.5%                         |
| ගෙවීම් කරන තැනැත්තාගේ සේවා නියුක්තිකයෙකු නොවන වාසික පුද්ගලයෙකු වෙත සේවා ගාස්තුවක් කිරීමේ දී (ලිඛිත මාසයකට මුළු ගෙවීම රු. 100 000 ඉක්මවන්නේ නම්,)<br>(අ) ඉගැන්වීම, දේශන පැවැත්වීම, විභාගයක් පරීක්ෂා කිරීම, නිරීක්ෂණය කිරීම හෝ අධීක්ෂණය කිරීම වෙනුවෙන්<br>(ආ) වාසික රක්ෂණ අලෙවි හෝ තැරැව් අනුයෝජනයක සඳහා කොමිස් මුදලක් හෝ බ්‍රෝකර් ගාස්තුවක් ලෙස<br>(ඇ) වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවරයෙකු, ගණකාධිකාරීවරයෙකු, නීතිඥයෙකු, මෘදුකාංග සංවර්ධකවරයෙකු, පර්යේෂකයෙකු, අධ්‍යාපනවේදියෙකු හෝ නියමයක් මගින් නියෝග කර ඇති ස්වාධීන සේවා සපයන්නෙකු ලෙස ස්වාධීන සේවා සපයන්නෙකුගේ තත්ත්වයෙන් යුක්ත ච්චැහි පුද්ගලයෙකු විසින් සපයන සේවා සඳහා | මුළු ගෙවීම මත 5%             |
| ගෙවූ පොලිය හෝ වට්ටම   | 5%                           |

|  |                      |
|--|----------------------|
| වාසික තැනැත්තෙකුට කුලී (දේ.ආ.ප. 195 වගන්තියේ අර්ථ දැක්වා ඇති පරිදි) ගෙවීම් (ලිත් මසකට මුළු මුදල රු. 100 000 ඉක්මවන්නේ නම්) | මුළු ගෙවීම මත<br>10% |
| ලොතරැයි, ත්‍යාග, ඔට්ටු හෝ සුදු මගින් දිනුම් ලෙස ගෙවූ මුදල් ප්‍රමාණ   | 14%                  |
| අයවීම්, ස්වාභාවික සම්පත් ගෙවුම් (දේ.ආ.ප. 195 වන වගන්තියේ අර්ථ දැක්වා ඇති පරිදි) හෝ වාරික මුදලක්                            | 14%                  |
| රාජ්‍යභාග (දේ.ආ.ප. 195 වන වගන්තියේ අර්ථ දැක්වා ඇති පරිදි)  | 14%                  |
| නිර්වාසික තැනැත්තෙකුට සිදු කරන කුලී ගෙවීම්   | 14%                  |
| නිර්වාසික තැනැත්තෙකුට සිදු කරන රක්ෂණ වාරික ගෙවීමක් හෝ සේවා ගාස්තුවක්   | 14%                  |
| ලාභාංශ   | 15%                  |

කෙසේ නමුදු, පහත අවස්ථාවන්හි දී ර.ගැ.බ. අඩු කිරීම අවශ්‍ය නොවේ.

- (අ) ඕනෑම පළාත් පාලන ආයතනයක් සහ රජයේ දෙපාර්තමේන්තු ඇතුළු ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ගෙවීම් (රාජ්‍ය සංස්ථා, විශ්වවිද්‍යාල සහ රජය හිමිකාරත්වය දරන අස්ථිතීන් හා ව්‍යාපාර හැර)
- (ආ) ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී සිදු කළ ගෙවීම් නොවිසේ නම් මිස පුද්ගලයින් විසින් සිදු කළ ගෙවීම්
- (ඇ) මූල්‍ය ආයතනයක් විසින් සපයන සාමාන්‍ය ණය සහ අත්තිකාරම් මත විවැනි මූල්‍ය ආයතනයකට ගෙවූ පොලිය
- (ඈ) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත (420 වන අධිකාරය වූ) යටතේ නිකුත් කරන ලද යම් සුරැකුම්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර (417 වන අධිකාරය වූ) මත හෝ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද යම් භාණ්ඩාගාර බිල්පත් මත යම් තැනැත්තෙකුට ගෙවූ පොලියක් හෝ වට්ටමක්
- (ඉ) බද්දෙන් නිදහස් ආදායම්

**-පිටුව 120-**

**6.1.3 රඳවා ගැනීමේ බදු අනුයෝජිතයින්ගේ වගකීම්**

පළමු අනු කොටස ඉවත් විය යුතුය.

**-පිටුව 120-**

**6.1.3 රඳවා ගැනීමේ බදු අනුයෝජිතයින්ගේ වගකීම්**

පළමු අනු කොටස ලෙස පහත කොටස එක් විය යුතුය.

- රඳවා ගැනීමේ අනුයෝජිතයන් විසින් රඳවා ගැනීමේ බද්ද / අත්තිකාරම් ආදායම් බද්දට යටත් වන සෑම ගෙවීමක් සම්බන්ධයෙන් ම වාර්තා තබාගත යුතු අතර බදු නිලධාරියෙකු විසින් පරීක්ෂා කිරීම සඳහා ඉල්ලා සිටි අවස්ථාවකදී භාර දිය යුතුය.

**-පිටුව 120-**

**6.1.3 රඳවා ගැනීමේ බදු අනුයෝජිතයින්ගේ වගකීම්**

පස්වන අනු කොටස ලෙස පහත කොටස එක් විය යුතුය.

- රඳවා ගැනීමේ බද්ද හෝ අත්තිකාරම් ආදායම් බද්ද අඩු කරනු ලබන රඳවා ගැනීමේ අනුයෝජිතයෙකු දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් යටතේ ලියාපදිංචි වූ රඳවා ගැනීමේ අනුයෝජිතයන් විය

යුතුය. ඒ සඳහා ලියාපදිංචිය ලබාගෙන නොමැති නම්, අදාළ තැනැත්තා රඳවා ගැනීමේ බද්ද හෝ අත්තිකාරම් ආදායම් බද්ද අඩු කිරීම ආරම්භ කිරීමට දින 30 කට පෙර කොමසාරිස් ජනරාල් වෙතින් ලියාපදිංචි අංකයක් ලබාගැනීම අවශ්‍ය වේ.

**-පිටුව 120-**

**6.1.3 රඳවා ගැනීමේ බදු අනුයෝජිතයින්ගේ වගකීම්**

පහත කොටස් ඉවත් විය යුතුය.

**රඳවා ගැනීමේ අනුයෝජිතයෙකු / ගෙවීම් කරන්නෙකු විසින් නඩාගත යුතු වාර්තා සහ ඔවුන්ගේ වගකීම්**

- ii. අත්තිකාරම් ආදායම් බද්ද අඩු කිරීමේ කාර්ය සඳහා, යම් රඳවා ගැනීමේ අනුයෝජිතයෙකුට වෙනම ලියාපදිංචි අංකයක් ලබාගැනීම අවශ්‍ය නොවන අතර රඳවා ගැනීමේ අනුයෝජිතයෙකු ලෙස ලබාගෙන ඇති ලියාපදිංචිය යටතේ ම එම අඩු කිරීම සිදු කළ හැකිය.

**-පිටුව 120-**

**6.1.3 රඳවා ගැනීමේ බදු අනුයෝජිතයින්ගේ වගකීම්**

**අසත්‍ය හෝ නොමග යවන සුළු ප්‍රකාශ**

පහත කොටස් ඉවත් විය යුතුය.

- i. අත්තිකාරම් ආදායම් බද්ද අඩු කිරීමේ කාර්ය සඳහා, යම් රඳවා ගැනීමේ අනුයෝජිතයෙකුට වෙනම ලියාපදිංචි අංකයක් ලබාගැනීම අවශ්‍ය නොවන අතර රඳවා ගැනීමේ අනුයෝජිතයෙකු ලෙස ලබාගෙන ඇති ලියාපදිංචිය යටතේ ම එම අඩු කිරීම සිදු කළ හැකිය.
- ii. රඳවා ගැනීමේ බද්ද සහ අත්තිකාරම් ආදායම් බද්ද අඩු කිරීම සම්බන්ධයෙන්, වාර්ෂික ප්‍රකාශයට අදාළ උපලේඛන භාර දිය යුතු අතර එම උපලේඛන ඉලෙක්ට්‍රොනික ආකෘතියක (Excel .CSV ආකෘතියක) භාර දිය යුතුය. කෙසේ වෙතත්, රඳවා ගැනීමේ බද්ද / අත්තිකාරම් ආදායම් බද්ද අඩු කරනු ලැබූ තැනැත්තන් (බදු ගෙවන්නන්) සංඛ්‍යාව 20 ට වඩා අඩු වේ නම්, දෘඪ පිටපත් භාර දිය හැකිය.

**-පිටුව 131-**

**අහසාස**

01 සහ 02 ප්‍රශ්න පහත පරිදි සංශෝධනය විය යුතුය.

- 1. ඒ මහතා සහ ඩී මහතා සීමාසහිත XYZ පුද්ගලික සමාගමේ පූර්ණ කාලීනව වැඩ කරන අධ්‍යක්ෂකවරු වන අතර පිළිවෙලින් රු. 100,000 සහ රු. 320,000 බැගින් මාසික වැටුප් ලබති. තවද, අධ්‍යක්ෂකවරුන් දෙදෙනාම ඔවුන්ගේ ප්‍රාථමික සේවා නියුක්ති ප්‍රකාශනය සමාගමට ලබා දී ඇත. තවත් අධ්‍යක්ෂකවරයකු වන සී මහතා පූර්ණ කාලීනව වැඩ නොකරන අතර අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි වීම වෙනුවෙන් මාසිකව රු.20,000ක් ලබයි. ඔහු ප්‍රාථමික සේවා නියුක්ති ප්‍රකාශනය සමාගමට ලබා දී නැත. එක් එක් අධ්‍යක්ෂකවරයාගේ පාරිශ්‍රමිකය මත 2024 මාර්තු සඳහා බදු වක්‍ර අදාළ කරන්නේ කෙසේද?
- 2. අත්තිකාරම් පුද්ගලික ආදායම් APIT බදු ක්‍රමය පිළිබඳව සේවායෝජකයකුගේ වගකීම් මොනවාද?

**-පිටුව 131-**

**අභ්‍යාස**

04 වන ප්‍රශ්නය ඉවත් විය යුතුය.

**-පිටුව 131-**

**විසඳුම්**

01 විසඳුම පහත පරිදි සංශෝධනය විය යුතුය.

- 1 ඒ මඟතා - මාසික පාර්ශ්‍රමිකය රු. 100,000 ට අඩු නිසා බදු අඩු කළ යුතු නොවේ.
- බී මඟතා - බදු වක්‍ර අංක 01 අදාළ කළ යුතුය
- සී මඟතා - බදු වක්‍ර අංක 07 අදාළ කළ යුතුය

**-පිටුව 131-**

**විසඳුම්**

02 විසඳුමේ (ඊ) සහ (උ) කොටස් පහත පරිදි සංශෝධනය විය යුතුය.

- (ඊ) ඊළඟ මාසයේ 15 දින හෝ ඊට ප්‍රථම, අඩුකරගෙන තිබෙන APIT කොමසාරිස් ජනරාල්ට ගෙවිය යුතු ය.
- (උ) බදු අඩු කරගත් සියලු සේවාදායකයන් වෙත බදු අඩුකර ගැනීමේ සහතිකයක් (ඊ. 10 ආකෘතිය) ඊළඟ තක්සේරු වර්ෂයේ අප්‍රේල් 30 හෝ ඊට පෙර නිකුත් කළ යුතු ය.

**07 වන පරිච්ඡේදය | අනෙකුත් බදු**

**-පිටුව 133-**

**පරිච්ඡේදයේ හැඳින්වීම**

පහත කරුණ අලුතින් එක් විය යුතුය.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL)

**-පිටුව 137-**

**"බදු අයකළහැකි කාලසීමාව" යන්නෙන්:**

පළමු කරුණ පහත පරිදි සංශෝධනය විය යුතුය.

- යම් තැනැත්තෙකු RIP වශයෙන් SVAT ක්‍රමය සඳහා ලියාපදිංචි වී ඇති (අපනයන) අවස්ථාවක දී.

**-පිටුව 137-**

**"බදු අයකළහැකි කාලසීමාව" යන්නෙන්:**

පහත කරුණ ඉවත් විය යුතුය.

- රෙදිපිළි පංගු මණ්ඩලයේ (TQB) හෝ අපනයන සංවර්ධන මණ්ඩලයෙහි (EDB) ලියාපදිංචි යම් තැනැත්තෙක් රෙදිපිළි පංගු මණ්ඩලයෙහි (TQB) හෝ අපනයන සංවර්ධන මණ්ඩලයෙහි (EDB) ලියාපදිංචි ගත අපනයනකරුවකුට සැපයුම් කරනු ලබන අවස්ථාවක

**-පිටුව 140-**

ප්‍රශ්නය 04 සහ පිළිතුර 04 පහත පරිදි සංශෝධනය විය යුතුය.

**ප්‍රශ්නය 04**

2022.10.01 දින සිට එකතු කල අගය මත බදු සඳහා ලියාපදිංචි වීමේ සැපයුම් සීමාව කුමක්ද?

**පිළිතුර 04**

මාස 3ක කාලයක දී රු. 20,000,000  
මාස 12ක කාලයක දී රු. 80,000,000

**-පිටුව 143-**

පහත කොටස ඉවත් විය යුතුය.

**සටහන:** 2019.12.01 දින සිට, පෙර බදු කාල සීමාවේ මුළු යෙදවුම් වටිනාකමින් 60%කට නොඅඩු ප්‍රමාණයක් දේශීය සැපයුම්වලින් / මූලාශ්‍රවලින් ප්‍රභවය වන්නේ නම්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී ඇති හෝටලු, ආගන්තුක නිවාස, ආපනශාලා හෝ සමාන සේවා සපයන අනෙකුත් ඒ හා සමාන ව්‍යාපාර විසින් සපයන සේවා මත ශුන්‍ය අනු ප්‍රමාණය අදාළ වේ.

**-පිටුව 143/144-**

**7.2.3 නිදහස් සැපයුම් (8 වගන්තිය)**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

- (i) සැපයුම් හෝ ආනයන
  - තිරිඟු, තිරිඟු පිටි
  - ළදරු කිරිපිටි
  - ජෛව පොහොර
  - ඖෂධ නිෂ්පාද
- (ii) සැපයුම්
  - ඕනෑම තැනැත්තෙක් විසින් අධ්‍යාපන සේවා
  - ගුවන් ප්‍රවාහනය, ජල ප්‍රවාහනය හෝ සංචාරකයින් ප්‍රවාහනය හැර පොදු මගී ප්‍රවාහන සේවා
  - ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පිරිසැකසුම් නොකළ කෘෂිකාර්මික, උද්‍යාන, විද්‍යාත්මක හෝ මත්ස්‍ය නිෂ්පාදන
  - විදුලි බලය
  - දේශීයව නිෂ්පාදිත අත්යන්ත්‍ර රෙදිපිළි

**-පිටුව 145-**

**බදු අනුප්‍රමාණයන් (2, 7 සහ 22 වැනි වගන්ති)**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

|  |       |
|--|-------|
| අපනයන මත (7 වන වගන්තිය)                              | - 0%  |
| සම්මත අනුප්‍රමාණය (2021.10.01 සිට 2023. 12.31 දක්වා) | - 15% |
| 2024.01.01 සිට                                       | - 18% |

**-පිටුව 146-**

**ප්‍රශ්නය 07**

දෙවන කොටස පහත පරිදි සංශෝධනය විය යුතුය.

(ii) 2024.01.01 දිනට පසු අදාළ චිකතු කළ අගය මත බදු අනුපාත මොනවාද?

**-පිටුව 146-**

**පිළිතුර 07**

දෙවන කොටස පහත පරිදි සංශෝධනය විය යුතුය.

- (ii) 2024.01.01 දින හෝ ඊට පසු අදාළ VAT අනුපාත
  - (a) ශුන්‍ය අනුපාතය (0%)
  - (b) සාමාන්‍ය අනුපාතය (18%)
  - (c) කැලි ගණන මත පදනම් වූ විශේෂ අනුපාතය

**-පිටුව 147-**

**7.3.4.1 බදු ගෙවීම (26 වගන්තිය)**

පහත කොටස් ඉවත් විය යුතුය.

2013.01.01 සිට 2019.09.30 දක්වා බදු කාලපරිච්ඡේද සඳහා පහත පරිදි බද්ද ගෙවිය යුතුය.

**හිඹිසාදකයන්:**

- මාසික වාර්තා සපයන්නන් - බදු අයකල හැකි කාල සීමාව ඉකුත් වීමෙන් පසු චලඹෙන මාසයේ 20 වන දින හෝ ඊට පෙර
- කාර්තු පදනම මත වාර්තා සපයන්නන් - මාසික පදනම මත අදාළ කාර්තුවේදෙවන මාසයේ 20 දින හෝ ඊට පෙර, තෙවන මාසයේ 20 දිනහෝ ඊට පෙර සහ ඉතිරිය කාර්තුව ඉකුත් වීමෙන් පසු චලඹෙන මාසයේ 20 වන දින හෝ ඊට පෙර.

**හිඹිසාදකයන් නොවන:**

දින 15 පදනම මත ගෙවිය යුතුයි.

- මාසයේ පළමු දින 15 සඳහා බද්ද වීම මාසයේ අවසාන දින හෝ ඊට පෙර
- මාසයේ ඉතිරි කාලය සඳහා බද්ද ඊට පසුව චලඹෙන මාසයේ 15 වන දින හෝ ඊට පෙර.

**-පිටුව 148-**

**ප්‍රශ්නය 09**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

2024.03.31 දිනෙන් අවසන් වන කාර්තුව සඳහා චිකතු කළ අගය මත බදු ගෙවීමට හිඹිසා දිනයන් සඳහන් කරන්න.



**-පිටුව 148/149-**

**ප්‍රශ්නය 10**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

ඇගයීම් නිෂ්පාදනයේ යෙදී සිටි සීමිත හොට් හොට් (පෞද්ගලික) සමාගමේ 2024 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා වූ පොත් වලින් පහත තොරතුරු උපුටා ගන්නා ලදී. පහත දැක්වෙන සියළු ගණුදෙනු වල අදාළ අවස්ථාවල දී එකතු කල අගය මත බදු මුදල් ද ඇතුළත් වේ.

**නිමැවුම්**

|   |            |            |
|---|------------|------------|
| බදු ලියාපදිංචි තැනැත්තන්ට කරන ලද සැපයුම       | බද්දට යටත් | 33,062,500 |
| බදු ලියාපදිංචි නොවූ තැනැත්තන්ට කරන ලද සැපයුම් | බද්දට යටත් | 50,312,500 |

**යෙදවුම්**

|  |            |
|--|------------|
| අමු ද්‍රව්‍ය මිලදී ගැනීම (බදු ඉන්වොයිසි ඇත)  | 51,300,000 |
| අමු ද්‍රව්‍ය මිලදී ගැනීම (බදු ඉන්වොයිසි නැත) | 3,360,000  |
| විදුලිය                                      | 1,680,000  |
| සේවක වැටුප් හා වේතන                          | 5,600,000  |

**මධ්‍ය වසන්**

2024/03/31 දිනෙන් අවසන් කාර්තුව සඳහා ගෙවිය යුතු එකතු කළ අගය මත බදු මුදල ගණනය කළ යුතුයි.

**-පිටුව 149-**

පිළිතුර 09 පහත පරිදි සංශෝධනය විය යුතුය.

- 2024/02/20
- 2024/03/20
- 2024/04/20

**-පිටුව 149-**

පිළිතුර 10 පහත පරිදි සංශෝධනය විය යුතුය.

සීමිත හොට් හොට් (පෞද්ගලික) සමාගම 2024/03/31 දිනෙන් අවසන් කාර්තුව සඳහා එකතු කල අගය මත බද්ද ගණනය කිරීම.

**නිමැවුම් බද්ද**

සාමාන්‍ය අනුප්‍රමාණය මත සැපයුම 18%

$$(33,062,500 + 50,312,500) \times \frac{18}{118} = 12,718,220$$

**(-) යෙදවුම් බද්ද**

සාමාන්‍ය අනුප්‍රමාණය මත ගෙවූ:

-

අමුද්‍රව්‍ය මත (බදු ඉන්වොයිසි ඇත)  $54,625,000 \times \frac{18}{118} = 8,332,627$

අමුද්‍රව්‍ය මත (බදු ඉන්වොයිසි නැතිනම් ඉඩ නොදේ)

විදුලිය (නිදහස්) - 8,332,627

ගෙවිය යුතු ඉතිරි බදු මුදල (2024/04/20 දිනට හෝ ඊට පෙර) 4,385,593

සටහන: අප්‍රේල් සහ මැයි මාස සඳහා ගෙවීම් කර ඇතොත් වලෙසින් ගෙවූ මුදල් උක්ත 4,385,593 න් අඩු කර ඉතිරිය පමණක් 2024/04/20 දින හෝ ඊට පෙර ගෙවිය යුතුවේ.

**-පිටුව 150-**

පිළිතුර 11 පහත පරිදි සංශෝධනය විය යුතුය.

|   | අගය                    | බද්ද             |
|---|------------------------|------------------|
| සාමාන්‍ය අනුප්‍රමාණය මත වූ 18%            | 70,656,778             | 12,718,220       |
| අපනයන                                     | 6,800,000              | -                |
| උප එකතුව                                  | 77,456,778             | 12,718,220       |
| හිඳහස් සැපයුම්                            | 16,995,000             | -                |
| මුළු එකතුව                                | 94,451,778             | 12,718,220       |
| (-) බදු යටත් සැපයුම්වලට අදාළ යෙදවුම් බද්ද | 77,456,778 x 8,332,627 | (6,833,312)      |
|   | 94,451,778             |                  |
| ගෙවිය යුතු ඉතිරි බදු මුදල                 |                        | <u>5,884,908</u> |

**-පිටුව 155-**

**7.6.1.5 බදු අනුපාතය**

පහත පරිදි සංශෝධනය විය යුතුය.

**7.6.1.5 බදු අනුපාතය - 2022.01.01 දින සිට 18%**

**-පිටුව 157-**

**7.7.2.3 මුද්දර බදු අනුපාත**

පහත කොටස ඉවත් විය යුතුය.

2019 දෙසැම්බර් 31 දින වන විට පැවති

**-පිටුව 161-**

උදාහරණය පහත පරිදි සංශෝධනය විය යුතුය.

හිල ලැයිස්තුගත සමාගමක කොටස් 100,000 ක් A මහතාට හිමිය. ඔහු ඉන් කොටස් 50,000 ක් එකක් රු. 50 බැගින් 2023 ඔක්තෝබර් 20 දින කොළඹ කොටස් හුවමාරුවේ හරහා විකුණුවේය.

**-පිටුව 161-**

වගුව පහත පරිදි සංශෝධනය විය යුතුය.

|  |   |                               |
|--|---|-------------------------------|
| 2023 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුව      | - | 2023 ජුනි 30 හෝ ඊට පෙර        |
| 2023 ජුනි 30 දිනෙන් අවසන් කාර්තුව        | - | 2023 සැප්තැම්බර් 30 හෝ ඊට පෙර |
| 2023 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් කාර්තුව | - | 2023 දෙසැම්බර් 31 හෝ ඊට පෙර   |
| 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් කාර්තුව   | - | 2024 මාර්තු 31 දින හෝ ඊට පෙර  |

**-පිටුව 161-**

අවසාන ඡේදය ඉවත් විය යුතුය.

පාස්කු ඉරිදා ප්‍රභාතයේ බලපෑම සහ කෝවිඩ් 19 ව්‍යාප්තිය නිසා 2019 ජූලි මස 1 වන දින සිට 2020 අප්‍රේල් 30 දක්වා මාස 10 ක කාල සීමාවට අදාළ සංචාරක සංවර්ධන බද්ද, 2020 මැයි 01 වන දින සිට 2021 දෙසැම්බර් 31 දක්වා සමාන වාරික 20 කින් දුණ්ඩන රහිතව ගෙවීමට සහන කාලයක් ලබාදී තිබේ.

**-පිටුව 162-**

උදාහරණය පහත පරිදි සංශෝධනය විය යුතුය.

පහත තොරතුරු 2023.12.31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා සහස් හෝටලයට අදාළව වේ.

**-පිටුව 168-**

**අහසාස**

03 වන අභ්‍යාසය පහත පරිදි සංශෝධනය විය යුතුය.

- 3) 2023.12.31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා එකතු කළ අගය මත බදු වගකීම් පියවීමේ සහ වාර්තා ඉදිරිපත් කිරීමේ දිනයන් දක්වන්න.

**-පිටුව 168-**

**විසඳුම්**

3 වන විසඳුම පහත පරිදි සංශෝධනය විය යුතුය.

- 3) ● 2024.01.31 වන දින හෝ ඊට පෙර
  - 2023.11.20
  - 2023.12.20
  - 2024.01.20